



Ceylon Government Gazette

Published by Authority.

No. 5,458—FRIDAY, FEBRUARY 12, 1897.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices ...	63
Western Province ...	47	Land Resumption Notices ...	—
Central Province ...	—	Abstracts of Season Reports...	65
Northern Province ...	—	Notices under "The Forest Ordinance"	—
Southern Province ...	—	Sales of Arrack, Opium, and Toll Rents	68
Eastern Province ...	51	Sales of Salt and Timber ...	—
North-Western Province...	59	Notifications of Close Seasons, Infected Areas, &c.	70
North-Central Province ...	—	Specifications under "The Irrigation Ordinance"...	—
Province of Uva ...	61	Miscellaneous Provincial and District Notices	—
Province of Sabaragamuwa ...	62		

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,517, w. P.

Colonial Secretary's Office,
Colombo, February 4, 1897.

AT noon on Tuesday, March 23, 1897, the Assistant Government Agent of Kalutara will put up for re-sale, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

N.B.—These lots were previously sold, but as the purchasers have failed to pay the balance purchase amount, the lots have reverted to the Crown in terms of the conditions of sale.

Preliminary plan 6,197. Situation—Iddagoda pattu of Pasdun korale.

Lot.	Name of Land.	Village.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price per Acre.	
					Rs.	c.
8472	Egodalanda	Pukambugoda	Mr. Domingo de Silva	8 2 36	10	0
W 411	Hathalawatta	do.	Kodituwakkuarachchige Andris Appu	0 2 20	100	0
Y 372	Welliwita	Kindelpitiya	Situation—Adikari pattu of Rayigam korale. Hapuachchige Carolis Perera	0 1 7	10	0
8723	Migahawatta	Handapangoda	Situation—Udugaha pattu of Rayigam korale. Werapulliradage Babu Fernando	0 3 36	10	0
P 654	Gulugahawatte- owita	Dibbedda	Situation—Panadure Totamuna. Tewaratantrige Hendrick Fernando	0 1 4	50	0
U 654	Gulugahawatta	do.	Lewis Fernando Samaranayaka	0 3 32	825	0

Lot.	Name of Land.	Village.	Name of Defaulter.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
Preliminary plan 7,298. Situation—Kalutara Totamuna.							
2716	Delgahakanatte-watta	Magalkanda	Hinetiakuruge Harmanis Fernando	0	3 14	100	0
Preliminary plan 3,937. Situation—Panadure Totamuna.							
D 505	Pokunabodawatta	Pohaddaramulla	Wilson de Soysa Dissanayaka Appuhami	0	0 6.25	50	0
Preliminary plan 2,750. Situation—Munwattebage pattu of Rayigam korale.							
869	Welipillewa	Remmuna	Warnakulasuriya Romanis Peris, Mudaliyar	0	3 8	75	0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent of Kalutara.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,517, W. P.

වම 1897 ක්වු පෙබරවාරි මස 7 වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ උපදේශනාපතිවරයාගේ කටයුතු වේදය.

කළුතර දිසාවේ ආණ්ඩුවේ උපදේශනාපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1897 ක්වු මාර්තු මස 30 වෙනි දින වූ අභ්‍යන්තර දඩය 120 පමණ කළුතර කවිවරයාගේ වෙන්දේසිකර විකුණනට යොදනවා ඇත.

බස්නාහිර පලාතේ කළුතර කොට්ඨාසයේ රයිගම් සහ පස්දුන්නේරලවල සහ පානදුර සහ කළුතර තොටවුනේන් පිහිටා තිබෙන බිම් කැබලි.

නො.	ගම.	ඉඩම.	අයිතිකම් නියෝජිතයා.	මහත.		අක්කරයක මිල.	
				අ.	රු. ප.	රු.	ශ.
8472	පුහඹුගොඩ	එගොඩලන්ද	දෙමින්ගු ද සිල්වා මහත්මයා	8	2 36	10	0
W411	එම	හතලවත්ත	කොඩිතුමක්කු ආරච්චිගේ අන්දිස් අප්පු	0	2 20	100	0
Y 372	කිදෙල්පිටිය	සිතියම 3,467. වැලිමිට්ට	රයිගම්කෝරලේ අදිකාරිපත්තුවේ. හපුඅච්චිගේ කරෝලීස් ප්‍රේර	0	1 7	10	0
8723	හදපාන්ගොඩ	සිතියම 2,315. මීගහවත්ත	රයිගම්කෝරලේ උඩුගහපත්තුවේ. විරපුල්ලීරදගේ බිඹිච්චුප්‍රසාද්	0	3 36	10	0
P 654	දඹවැද්ද	සිතියම 10,085. ගුණගහවත්තමිට්ට	පානදුර තොටවුනේ. නේවරතන්ත්‍රිගේ හෙළික්ප්‍රසාද්	0	1 4	50	0
U 654	එම	ගුණගහවත්ත	නේවිස් ප්‍රසාද් සමරනාසක්	0	3 32	825	0
2716	මාගල්කන්ද	සිතියම 7,298. දෙල්ගහකහත්ත වත්ත	කළුතර තොටවුනේ. ජෝහානකුරුගේ හර්මානිස්ප්‍රසාද්	0	3 14	100	0
D 505	පොහද්දරමුල්ල	සිතියම 3,937. පොකුණබඩවත්ත	පානදුර තොටවුනේ. විල්සන් ද සොයිසා දිසානාසක් අප්පුහාමි	0	0 6.25	50	0
869	රැම්මුහ	සිතියම 2,750. වැලිපිල්ලාව	රයිගම්කෝරලේ මුත්තවත්තමාගේ පත්තුවේ. වර්තකුලසූරිය රෙමානිස් පිරිස් මුදලිතාන	0	3 8	75	0

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනුලන්තාපතිවරයාගේද, විකිනීමේ කොන්දේසි ගැණ කළුතර කොට්ඨාසයේ ආණ්ඩුවේ උපදේශනාපතිවරයාගේද දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානවහන්සේගේ ආඥාවලෙස,
ජී. නොඑල් වාකර්,
මහසෙනෙවුන්ගේ මමත.

No. 1,518, W. P.

Colonial Secretary's Office,
Colombo, February 7, 1897.

AT noon on Tuesday, March 30, 1897, the Assistant Government Agent of Kalutara will put up for re-sale, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

N.B.—These lots are put up for re-sale as the original owners have failed to pay the balance purchase amounts, and the lots have reverted to the Crown in terms of the conditions of sale.

Preliminary plan 9,401. Situation—Udugaha pattu of Rayigam korale.

Lot.	Name of Land.	Village.	Name of Defaulter.	Extent.		Upset Price.	
				A.	R. P.	Rs.	c.
8705	Horagasmandiya	Ingiriya	Suriyage Giranhami	1	0 17	10	0

Lot.	Name of Land.	Village.	Name of Defaulter.	Extent.		Upset Price.		
				A.	R.	P.	Rs.	c.
8812	Preliminary plan 9,455. Situation—Munwattebage pattu of Rayigam korale. Wilagodaduwalanda	Delgoda	Udawattage Don Mendis	0	2	20	124	0
V 623	Preliminary plan 9,816. Situation—Munwattebage pattu of Rayigam korale. Talawewattapaula	Hattota	Yatawarahakuruge Gironisa	0	1	6	10	0
8720	Preliminary plan 9,407. Situation—Maha pattu of Pasdun korale east. Rilapaluwa	Migahatenna	Wannakuwattewaduge Manuel Fernando	0	3	36	243	75
9007	Preliminary plan 9,531. Situation—Maha pattu, Pasdun korale east. Parugalahena	Liniyawa	Udawattege Don Mendis and Don Malhami, of Hoogala	0	2	32	350	0
544	Preliminary plan 1,917. Situation—Munwattebage pattu of Rayigam korale. Dawatagahawattepaula-owita	Mawela	Etuldura Achige Siman Appu and Etuldura Achige Karolis Appu	0	2	32	14	0
C 629	Preliminary plan 9,901. Situation—Maha pattu north, Pasdun korale east. Etungahaihanepita-kattiya	Yatiana	Owitigalage Hendrick, of Yatiana	2	0	21	21	31
9073	Preliminary plan 9,555. Situation—Maha pattu north, Pasdun korale east. Puswellagodellahena	Pelawatta	Kukuluvidanelage Uraneris	0	3	33	9	56
4279	Preliminary plan 7,738. Situation—Megoda pattu, Walallawiti korale. Kandawatta-atmage	Welipinna	Don Davit Jayanetti, of Lewanduwa	1	2	14	15	88
5230	Preliminary plan 1,645. Situation—Udugaha pattu of Rayigam korale. Puwakwatta	Urugala	Don Harmanis Gunatileke, Vidane Arachchi	1	2	21	16	30
5267	Korayadeniya	do.	Matava Achige Punchi Sinno Appu, of Panagoda	5	0	5	50	30
F 397	Kammandagodella	Nambapane	do.	2	3	8	28	0
9851	Preliminary plan 6,522. Situation—Maha pattu of Pasdun korale. Duwegedaragodella	Moragala	Charles Francis de Mel, of Moratuwa	1	3	18	111	78
10419	Preliminary plan 6,660. Situation—Iddagoda pattu of Pasdun korale. Arasneriaowita	Tebuwana	Halgahavidanege Don Harmanis Appu	0	1	6	2	88
10441	Preliminary plan 6,665. Situation—Kumbuke pattu of Rayigam korale. Duwehena	Talyala	Jeramias Kure, Panadure	0	2	31	8	0
P 364	Preliminary plan 5,937. Situation—Munwattebage pattu of Rayigam korale. Labuwelahena or Kongahawatta	Labugama	Rettiyalege Sardiel Perera	0	1	10	3	13
5980	Preliminary plan 8,341. Situation—Maha pattu of Pasdun korale. Relapaluwehena	Migahatenna	Mututantrige Siman Fernando	1	2	22	327	60
6298	Preliminary plan 8,436. Situation—Udugaha pattu of Rayigam korale. Hikgahakanda or Kapugahakandelanda	Urugala	Bamunusingha Arachchige Don Kornelis	5	1	35	54	69
3394	Preliminary plan 4,894. Situation—Udugaha pattu of Rayigam korale. Nawalahena	Madakada	Udawattege Don Mendis and Korale Vidanelage Don Hendrick, of Alubomulla	1	0	21	11	30
1308	Preliminary plan 6,988. Situation—Kumbuke pattu of Rayigam korale. Kaikwalalanda	Kananwila	Maddumage Welun Appu	0	1	31	4	44
6866	Preliminary plan 8,625. Situation—Megoda pattu of Walallawiti korale. Ambalanduwegodella	Dodanpapitiya	Don Siyadoris Jayanetti Appuhami	0	3	20	10	0

Further information respecting these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

C 1*

No. 1,518, W. P.

වර්ෂ 1897 ක්වූ පෙබරවාරි මස 7 වෙනි දින කොළඹ මහනගරාධිපතිවරයාගේ කන්තෝරුවේදී.

එකර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපද්වේනනාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1897 ක්වූ මාර්තු මස 30 වෙනි දින වූ අභ්‍යන්තර දවල් 12ට පමණ කළුකර කවිවේදියෙහි වෙන්දේසිකර විකුණනට නොහොත් නිවැරදිකර දෙනට යෙදෙනවා ඇත.

සිතියම 9,401. රයිගම්කෝරලේ උඩුගහපත්තුවේ.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිය කිසිදු.	මහන. අ. රු. ප.	අක්කර ගස මිල. රු. ග.
8705	ඉන්ගිරිය	හොරගස්මත්තිය	ඉමියගේ හිරිත්තාමි	1 0 17	10 0
සිතියම 9,455. රයිගම්කෝරලේ මුත්තේනගම පත්තුවේ.					
8812	දෙල්ගොඩ	විලගොඩදුටුපොළ	උඩවත්තගේ දෙන මැන්දිස්	0 2 20	124 0
සිතියම 9,816.					
V 623	හත්කොට	කලාවෙවත්තපාටුල	සවවරගකුරුගේ හිරෝනිසා	0 1 6	10 0
සිතියම 9,407. නැගෙනහිර පස්දුම්කෝරලේ මහපත්තුවේ.					
8720	මිහනකැන්න	විලාපාඵව	වත්තකුමාරත්නවංශගේ මානුවෙල් ප්‍රනාන්දු	0 3 36	243 75
සිතියම 9,531. පස්දුම්කෝරලේ නැගෙනහිර පලාතේ මහපත්තුවේ.					
9007	ලීනියාව	පරුගලපේන	උඩවත්තගේ දෙන මැන් විස් සහ දෙන මල්කාමි හොරගල	0 2 32	350 0
සිතියම 1,917. රයිගම්කෝරලේ මුත්තේනගම පත්තුවේ.					
544	මාවෙල	දවවගහවත්තපාටුලමිව්ව	ඇතුලිදුරආචාර්යගේ සිමන් අප්පු, එමගේ කරෝලිස් අප්පු	0 2 32	14 0
සිතියම 9,901. පස්දුම්කෝරලේ නැගෙනහිර පලාතේ උතුරු මහපත්තුවේ.					
C 629	ගවියන	ඇතුන්ගහ ඉන්තාපිටකවිලිය	ගවියන පදිනි විමිති ගලගේ හෙත්දික්	2 0 21	21 31
සිතියම 9,555.					
9073	පැලවත්ත	පුස්වැල්ලගොඩැල්ල පේන	කුකුළුදිනලාගේ උරනේරිස්	0 3 33	9 56
සිතියම 7,738. වලල්ලාච්චිකෝරලේ මෙගොඩපත්තුවේ.					
4279	වැලිපිත්ත	කන්දවත්ත අත්මග	උවන්දුවේ පදිනි දෙන විමිති ජයනෙත්ති	1 2 14	15 88
සිතියම 1,645. රයිගම්කෝරලේ උඩුගහපත්තුවේ.					
5230	උරුගල	පුවත්වත්ත	දෙන හරමානිස් ගුණ හිලක විදුනආචාර්ය	1 2 21	16 30
5267	එම	කොරසාදෙනිය	පනාගොඩ පදිනි මාගරආචාර්ය පුත්ති සිසිල්දෙසු, අප්පු එම	5 0 5 2 3 8	50 30 28 0
F 397	නම්බපාන	කනුමන්දගොඩැල්			
සිතියම 6,522. පස්දුම්කෝරලේ මහපත්තුවේ.					
9851	මොරගල	දුවගෙදරගොඩැල්ල	මොරවුවේ පදිනි මාර් ලස් ප්‍රාන්තිස් ද මැල්	1 3 18	111 78
සිතියම 6,660. පස්දුම්කෝරලේ ඉද්දගොඩ පත්තුවේ.					
10419	කෙවුමන	අරසුඇරිය මිව්ව	හල්ගහවිදුනගේ දෙන හරමානිස් අප්පු	0 1 6	2 88
සිතියම 6,665. රයිගම්කෝරලේ කුඹුකෙ පත්තුවේ.					
10441	කලගල	දුවෙපේන	පානදුරේ ජැරමියස් කුමාර	0 2 31	8 0
සිතියම 5,937. රයිගම්කෝරලේ මුත්තේනගම පත්තුවේ.					
P 364	ලවුගම	ලවුවැලපේන එක්කෝ කෝන්ගහ වත්ත	උච්චියාලගේ සර්දි යෙල් ප්‍රොන	0 1 10	3 13
සිතියම 8,341. පස්දුම්කෝරලේ මහපත්තුවේ.					
5980	මිහනකැන්න	විලාපඵවපේන	මුතුකන්තිගේ සිමන් ප්‍රනාන්දු	1 2 22	327 60

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	මහය. අ. රු. ප.	අක්කර සහ මිල. රු. ය.
6298	ලෑරුගල	සිතියම 8,436. රයිගම්කෝරලේ උඩුගහපන්තුවේ. හික්ගහකන්ද එක්කෝ කපුගහකන්ද ලන්ද	බවුනුසිංහආරච්චියේ දෙන් කොර්වෙලිය	5 1 35	54 69
3394	මඩකඩ	සිතියම 4,894. නාවලගේන	අඵබෝවුල්ලේ පදිත්ති උඩවන්නගේ දෙන් මැන්සිස් සහ කෝරල විදුනලාගේ දෙන් ගෙන්නිස්	1 0 21	11 30
1308	කනන්විල	සිතියම 6,988. රයිගම්කෝරලේ කුඹුකෙපන්තුවේ. කයිත්වල ලන්ද	මද්දුමාගේ වෙඵන්අප්පු	0 1 31	4 44
6866	දෙවන් පිවිස	සිතියම 8,625. වලල්ලාවිටිකෝරලේ වෙගොඩපන්තුවේ. අඹලන්දුව ගොඩැල්ල	දෙන්සියප්පෙරිස් ජය නෙන්නි අප්පුහාමි	0 3 20	10 0

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන්තරුල්ලන්යාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිරපලාගේ වංශාධිපති ඒජන්තරුන්යාන්සේගෙන්ද දැනගතහැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ඊ. ගොඵ්ල් වාකර්,
මහසෙක්කාරිස් මමිහ.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 567, E. P. Colonial Secretary's Office, Colombo, February 6, 1897.

ON Thursday, March 4, 1897, the Assistant Government Agent for the Trincomalee District, Eastern Province, will put up to auction, at his office in Tampalakam Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-three allotments of land situated in the Tampalakam division of the Trincomalee District of the Eastern Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
3527	Kiniyai	K. Kanappar	Plain and jungle	3 1 24	10 0
3557	Kiniyai	Preliminary plan 1,453.—Tampalakam pattu. K. Tampar	Open jungle	14 3 35	10 0
4795	Kiniyai	Preliminary plan 1,657.—Tampalakam pattu. M. Kartikesu	Jungle fit for paddy	13 2 30	10 0
4849	Kiniyai	Preliminary plan 1,666.—Tampalakam pattu. U. Kadduvava	Suitable for paddy	10 1 0	10 0
4856	Kiniyai	Preliminary plan 1,671.—Tampalakam pattu. Mirasaivu Vapu	Suitable for paddy	8 2 22	10 0
5916	Kiniyai	Preliminary plan 1,836.—Tampalakam pattu. —	Paddy field	7 0 18	12 50
3464	Tampalakamam	Preliminary plan 1,431.—Tampalakam pattu. M. M. Tampilevai Marakair	Jungle	16 2 31	10 0
3516	Tampalakamam	Preliminary plan 1,446.—Tampalakam pattu. V. Konamalai	Plain	8 3 0	10 0
3517	Do.	do.	do.	10 2 4	10 0
4809	Tmpalakamam	Preliminary plan 1,659.—Tampalakam pattu. P. V. Mukaiyatinvava	High ground	10 3 35	10 0
4810	Do.	Amatu Kassim	do.	14 2 28	10 0
4811	Do.	do.	Suited for paddy	6 0 0	12 50
4830	Do.	M. Sellappa and others	do.	11 3 35	15 0
4831	Do.	M. Mohamatutampi	do.	22 0 11	10 0
4838	Tampalakamam	Preliminary plan 1,660.—Tampalakam pattu. P. Mohamatu Casim	Suited for paddy	21 1 8	10 0
5917	Tampalakamam	Preliminary plan 1,837.—Tampalakam pattu. K. Supprumaniar, &c.	Paddy field	13 3 23	12 50
5918	Do.	do.	Chennai	0 3 6	10 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	Upset Price per Acre.	
					A. R. P.	Rs. c.
O 204	Tampalakamam	Preliminary plan 606.—Tampalakam pattu. Heirs of late Velu	Paddy	14 0 36	15	0
5028	Chinanvedi	Preliminary plan 1,691.—Tampalakam pattu. M. T. Nabi Saibu	Jungle	3 3 30	12	50
6250	Nachchikuda	Preliminary plan 1,906.—Tampalakam pattu. Seyatu A. Kasim	Fine grain	3 0 7	10	0
6251	Do.	General sale	do.	0 1 37	10	0
6253	Kappatturai	Preliminary plan 1,908.—Tampalakam pattu. P. M. Saripu	Paddy field	12 1 22	12	50
6554	Kappatturai	Preliminary plan 2,011.—Tampalakam pattu. Levaikandu Assanalevai	Jungle	2 2 6	12	50
6812	Kiniyai	Preliminary plan 2,069.—Tampalakam pattu. S. Arumukam	Swamp	36 0 24	10	0
6816	Do.	do.	do.	14 2 11	10	0
7305	Kavaddekuda	Preliminary plan 2,187.—Tampalakam pattu. S. Suppramaniam	Jungle	3 3 39	12	50
M 279	Tampalakamam	Preliminary plan 698.—Tampalakam pattu. V. C. Suppramaniam	Bare	0 1 35	12	50
N 279	Do.	do.	do.	0 0 35	12	50
5238	Kiniyai	Preliminary plan 545.—Tampalakam pattu. Nurtin Saripu	Open and jungle	0 2 34	10	0
5380	Kiniyai	Preliminary plan 547.—Tampalakam pattu. Ussan Mahattu	Karachchai	14 3 32	12	50
7037	Kandalkadu	Preliminary plan 2,136.—Tampalakam pattu. M. Tamotaram	Paddy	14 1 2	10	0
7038	Do.	do.	do.	0 2 31	10	0
1323	Kiniyai	Preliminary plan 1,088.—Tampalakam pattu. C. Vallipurampulle and V. Kartikesu	Open and jungle	14 1 2	25	0

Further information respecting these lots may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 567, E. P.

கொலோனியல் சர்க்கிடுதாரா ஆபிசில்,
கொழும்பு, 1897 ம் ஆண்டு மார்ச்சுமாதம் 6 ந் உ.

1897 ம் ஆண்டு பங்குனிமாதம் 4 ந் தேதி வியாழக்கிழமை தம்பலகமத்து வாடிவீட்டில் கீழமாகாணத்தது திரிகோணமலை உதவ் கவறணிமேந்து ஏசனறவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிகருரிய காணித் துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப் பிரகாரம் யேலத்திற்குறி வறகப்படும.

33 காணித்துண்டுகள், கீழமாகாணத்தது திரிகோணமலை டிவதிற்க்கின தம்பலகமப் பகுதியிலிருக்கினறது.

பிளான இலககம் 1,450, தம்பலகமப்பறறு.
உரிததாளி—அரசாட்சியார.

இல.	குறிச்சி.	கேள்விகாரண பெயர்.	விவரம்.	விசாலம்.	திட்டவிலை அக்கருக்கு ரூ. ச.
3527	கிணியா	கெ. கண்ணயா	கிறப்புக்காடு	3 1 24	10 0
3557	ஓடி	பிளான இலககம் 1,453, தம்பலகமப்பறறு. கெ. தம்பா	கிறப்பான காடு	14 3 35	10 0
4795	ஓடி	பிளான இலககம் 1,657, தம்பலகமப்பறறு. எம். காத்திகேசு	நெல்லுககேற்றதரை	13 2 30	10 0
4849	ஓடி	பிளான இலககம் 1,666, தம்பலகமப்பறறு. என். காட்டுவாவா	நெல்லுககேற்றதரை	10 1 0	10 0
4856	ஓடி	பிளான இலககம் 1,671, தம்பலகமப்பறறு. மீராசாயபுவாபு	நெல்லுககேற்றதரை	8 2 22	10 0
5916	ஓடி	பிளான இலககம் 1,836, தம்பலகமப்பறறு. —	நெற்றரை	7 0 18	12 50
3464	தம்பலகமம்	பிளான இலககம் 1,431, தம்பலகமப்பறறு. எம். எம். தம்பிலெவவை மா கராயா	காடு	16 2 31	10 0
3516	ஓடி	பிளான இலககம் 1,446, தம்பலகமப்பறறு. வீ. கோணமலை	வெளி	8 3 0	10 0
3517	ஓடி	ஓடி	வெளி	10 2 4	10 0

இல.	குறிச்சி.	கேள்விகளான பெயர்.	வீவரம்.	கிட்டவீலை	
				விசாலம், அ. தூ. ட.	அக்கருக்கு ரூ. ச.
		பிளான இலக்கம் 1,659, தம்பலகமப்பற்று.			
4809	ஓடி	பெ. வீ. முகையதீனவாவா	மேட்டித்தரை	10 3 35	10 0
4810	ஓடி	பி. மாதது காசிம	ஓடி	14 2 28	10 0
4811	ஓடி	ஓடி	நெற்கேற்றதரை	6 0 0	12 50
4830	ஓடி	எம். செலவாப்பாவு மறுபேரும்	ஓடி	11 3 35	15 0
4831	ஓடி	எம். முகமது தம்பி	ஓடி	22 0 11	10 0
		பிளான இலக்கம் 1,660, தம்பலகமப்பற்று.			
4838	ஓடி	பி. முகமது காசிம	நெற்கேற்றதரை	21 1 8	10 0
		பிளான இலக்கம் 1,837, தம்பலகமப்பற்று.			
5917	ஓடி	கெ. சுப்பரமணியம்	வயல	13 3 23	12 50
5918	ஓடி	ஓடி	சேனை	0 3 6	10 0
		பிளான இலக்கம் 606, தம்பலகமப்பற்று.			
Q 204	ஓடி	வேலுவுடைய உருத்தாளா	வயல	14 0 36	15 0
		பிளான இலக்கம் 1,691, தம்பலகமப்பற்று.			
5028	கிணர்வாடி	எம். பி. நவீப்சாய்பு	காடு	3 3 30	12 50
		பிளான இலக்கம் 1,906, தம்பலகமப்பற்று.			
6250	நாசகிகுடா	செய்யது எ. காசிம	கிறுதானியம்	3 0 7	10 0
6251	ஓடி	பொதுவீற்பனவு	ஓடி	0 1 37	10 0
		பிளான இலக்கம் 1,908, தம்பலகமப்பற்று.			
6253	கப்பலதுரை	பி. எம். சரிப்பு	வயல	12 1 22	12 50
		பிளான இலக்கம் 2,011, தம்பலகமப்பற்று.			
6554	ஓடி	லெவ்வைக்கண்டு அசனுவெவ்வ	காடு	2 2 6	12 50
		பிளான இலக்கம் 2,069.			
6812	கிணியா	எஷ். ஆருமுகம்	சகதி	36 0 24	10 0
6816	ஓடி	ஓடி	சகதி	14 2 11	10 0
		பிளான இலக்கம் 2,187.			
7305	கவாட்டிகுடா	எஸ் சுப்பறமணியா	காடு	3 3 39	12 50
		பிளான இலக்கம் 698, தம்பலகமப்பற்று.			
M 279	தம்பலகமம்	வி. சி. சுப்பறமணியம்	வெறுநிலம்	0 1 35	12 50
N 279	ஓடி	ஓடி	—	0 0 35	12 50
		பிளான இலக்கம் 545, தம்பலகமப்பற்று.			
5238	கிணியா	நூரதின சரிப்பு	வெளியுங்காடும்	0 2 34	10 0
		பிளான இலக்கம் 547, தம்பலகமப்பற்று.			
5380	ஓடி	உ. மாகாதது	கரைச்சி	14 3 32	12 50
		பிளான இலக்கம் 2,136, தம்பலகமப்பற்று.			
7037	கண்டலகாடு	எம். தாமோதரம்	வயல	14 1 2	10 0
7038	ஓடி	ஓடி	வயல	0 2 31	10 0
		பிளான இலக்கம் 1,083, தம்பலகமப்பற்று.			
1323	கிணியா	எல். வலவிபுரம்பிள்ளையுமல்.	வெளியும்காடும்	14 1 2	25 0
		காததிகேசுவம்			

இக்காணிக்கிளப்பற்றி மேலதிக விபரம் அளவைத்தலைவரிடத்திலும் விற்பனையின் கொந்திசைப்பற்றி கிரிகோண்டலை அரசாட்சியாரின் உதவியேசனரிடத்திலும் மறிந்குகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,
 ஈ. நோவெல் உவாககா,
 இராசாங்க விகிதா.

No. 568, E. P. Colonial Secretary's Office, Colombo, February 3, 1897.
 ON Thursday, March 18, 1897, the Assistant Government Agent for the Trincomalee District, Eastern Province, will put up to auction, at his office in Nilaveli Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-two allotments of land situated in the Kaddukulam division of the Trincomalee District of the Eastern Province.

Preliminary plan 1,611.—Kaddukulam pattu.

Lot.	Village.	Description.	Extent. A. R. P.
4449	Nilaveli	Forest land	8 1 39
4450	Do.	do.	9 2 3
4451	Do.	do.	9 0 26

Lot.	Village.	Description.	Extent. A. R. P.
4452	Nilaveli	Forest land	9 1 36
4453	Do.	do.	9 1 18
4454	Do.	Scrub, sandy soil	5 2 11
4455	Do.	Forest land	4 1 32
4456	Do.	do.	10 0 11
4457	Do.	do.	9 2 19
4458	Do.	do.	9 3 31
4459	Do.	do.	10 0 32
4460	Do.	do.	1 2 28
4461	Do.	Scrub, sandy soil	5 0 10
4462	Do.	Forest land	1 0 33
4463	Do.	do.	6 1 10
4464	Do.	do.	9 3 9
4465	Do.	do.	10 0 27
4466	Do.	do.	10 1 8
4467	Do.	do.	3 1 3

Lot.	Village.	Description.	Extent.	
			A.	R. P.
4468	Nilaveli	Scrub, sandy soil	5	0 10
4469	Do.	Forest land	9	3 4
4470	Do.	do.	9	2 23
4471	Do.	do.	9	2 37
4472	Do.	do.	4	1 38
4473	Do.	Scrub, sandy soil	4	2 24
4476	Do.	Forest land	10	0 31
4477	Do.	do.	6	0 39
4478	Do.	Scrub, sandy soil	4	3 33
4480	Do.	Forest land	9	2 25
4481	Do.	do.	7	3 4
4482	Do.	Scrub, sandy soil	4	0 2
4486	Do.	do.	6	3 13

Upset price,—Rs. 12.50 per acre.

Further information respecting these lots may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 568, E. P. கொ. சககிடுத்தார ஆபிசில்,
கொழும்பு, 1897 (வரு) மார்ச்சு 6 உ.

1897 ம ஆண்டு பங்குனிமாசம் 18 ந்திகதி வியாழக் கிழமை நிலாவெளி வாடிவீட்டில் கீழ் மாகாணத்து திரிக்கோணமலை உதவி கவற்றணமேந்து ஏசனறவா களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கூ ரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உதரவு பண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத் திற்குறி விற்கப்படும்.

33 காணித்துண்டுகள், கீழ் மாகாணத்து திரிக்கோணமலை டிஸ்திரிக்கின கடடுக்குள் பகுதியிலிருக் கின்றன.

பிளான இலக்கம் 1,611, கடடுக்குள்பற்று.

சூழ்ச்சி—நிலாவெளி.

உரித்தாளி—அரசாட்சியார.

இல.	விலாசம்.	வீசாலம்.
4449	காடு	8 1 39

இல.	விலாசம்.	வீசாலம்.
4450	காடு	9 2 3
4451	காடு	9 0 26
4452	காடு	9 1 36
4453	காடு	9 1 18
4454	பறட்டைக்காடும் மணலும்	5 2 11
4455	காடு	4 1 32
4456	காடு	10 0 11
4457	காடு	9 2 19
4458	காடு	9 3 31
4459	காடு	10 0 32
4460	காடு	1 2 28
4461	பறட்டைக்காடும் மணலும்	5 0 10
4462	காடு	1 0 33
4463	காடு	6 1 10
4464	காடு	9 3 9
4465	காடு	10 0 27
4466	காடு	10 1 8
4467	காடு	3 1 3
4468	பறட்டைக்காடும் மணலும்	5 0 10
4469	காடு	9 3 4
4470	காடு	9 2 23
4471	காடு	9 2 37
4472	காடு	4 1 38
4473	பறட்டைக்காடும் மணலும்	4 2 24
4476	காடு	10 0 31
4477	காடு	6 0 39
4478	பறட்டைக்காடும் மணலும்	4 3 33
4480	காடு	9 2 25
4481	காடு	7 3 4
4482	பறட்டைக்காடும் மணலும்	4 0 2
4486	காடு	6 3 13

திட்டவிலை ஏக்கர் 12½ ரூபாய்.

இக்காணிகளைப்பற்றி மேலதிக விவரம் அளவைத் தலைவரிடத்திலும் விற்பனவின கொந்தீசுகளைப்பற்றி திரிக்கோணமலை உதவி ஏசனறிடத்திலு மறிந்துக் கொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர் யவாகளின்து
கட்டளையின்படி,

ஈ. நோவெல் உவாக்கர்,
இராசாங்க விசிறர்.

No. 569, E. P.

Colonial Secretary's Office,
Colombo, February 6, 1897.

ON Thursday, April 8, 1897, the Assistant Government Agent for the Trincomalee District, Eastern Province, will put up to auction, at his office in Muttur Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-nine allotments of land situated in the Koddियar pattu division of the Trincomalee District of the Eastern Province.

Preliminary plan 1,776.—Koddiyar pattu.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent		Upset Price per Acre.
				A.	R. P.	
5722	Mallikattivu	V. Sinnakkudi, &c.	Jungle	4	3 12	10 0
5723	Do.	do.	do	5	0 24	10 0
6876	Sampur	Preliminary plan 2,081.—Koddiyar pattu. K. Sinnattampi	Forest	6	1 7	20 0
6883	Kiliveddi	Preliminary plan 2,083.—Koddiyar pattu. Avarampillai	Paddy field	1	1 38	15 0
6884	Do.	V. Mailvakanam	do.	0	3 15	15 0
6885	Do.	K. Sinnattampi	do.	2	0 5	15 0
6886	Do.	P. Konamalai	do.	1	2 17	15 0
6887	Do.	K. Pattinayan	do.	1	2 15	15 0
6888	Do.	K. Sinnan	do.	1	1 11	15 0
6903	Pachchanur	Preliminary plan 2,088.—Koddiyar pattu. K. Kanter	Paddy field	0	2 12	20 0
6905	Do.	do.	do.	1	2 8	20 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset price per Acre.	
				A.	R. P.	Rs.	c.
		Preliminary plan 2,091.—Koddiyar pattu.					
6912	Hakkantai	S. Kaliapper	Fit for paddy	0	1 18	15	0
6913	Do.	do.	do.	0	1 2	15	0
6914	Do.	do.	Paddy field	2	2 32	20	0
6915	Do.	V. C. Arunasalem	Fit for paddy	3	0 13	10	0
		Preliminary plan 2,184.—Koddiyar pattu.					
7298	Marutadihchenai	Vykali Kantapper	Forest and jungle	3	0 15	10	0
		Preliminary plan 2,185.—Koddiyar pattu.					
7299	Mutur	Antony Marian	Indian corn, &c.	2	0*19	12	50
7300	Do.	do.	do.	5	2 33	12	50
7301	Do.	S. Periatampi	Open land	0	1 26	10	0
7303	Do.	P. V. Antony	Young cocoanut	0	1 12	30	0
		Preliminary plan 428.—Koddiyar pattu. (Re-advertised for non-payment of instalment)					
V 155	Kiliveddi			38	0 0	10	0
		Preliminary plan 419.—Koddiyar pattu.					
3865	Toppur	K. Sinnavan	Fit for paddy	8	1 6	10	0
		Preliminary plan 638.—Koddiyar pattu.					
T 218	Marutadihchenai	Parupathy and others	Garden	0	2 5	85	0
7091	Do.	Vykali Kantappan	do.	0	1 34	20	0
		Preliminary plan 2,186.—Koddiyar pattu.					
7304	Kunittivu	V. A. Konamalai	Fit for paddy	1	0 26	10	0
		Preliminary plan 2,045.—Koddiyar pattu.					
6733½	Muddichchenai	K. Sinnattampi	Garden land	0	3 33	12	50
6734½	Do.	K. Monthappillai	do.	1	2 36	12	50
6735½	Do.	do.	do.	1	0 29	12	50
6736½	Do.	V. Chelliyah	do.	2	3 1	12	50
		Preliminary plan 2,190.—Koddiyar pattu.					
7309	Kiliveddi	K. Poopalapillai, &c.	Paddy	1	3 37	15	0
7310	Do.	do.	do.	1	1 11	15	0
7311	Do.	do.	do.	1	0 39	15	0
7312	Do.	do.	do.	1	0 18	15	0
7313	Do.	do.	do.	1	0 19	15	0
7314	Do.	do.	do.	0	3 31	15	0
7315	Do.	A. Kantappan, &c.	do.	1	1 23	15	0
7316	Do.	K. Arulampalam	do.	1	1 24	15	0
7317	Do.	P. Konamalai	do.	1	1 7	15	0
7318	Do.	V. Mailvakanam	do.	0	2 26	15	0

Further information respecting these lots may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 569, E. P.

கொலோனியல் சர்க்கிடுததார ஆபீசில்,
கொழும்பு, 1897 ம் ஆண்டு மார்ச்சு 6 ந் உ.

1897 ம் ஆண்டு சித்திரைமாசம் 8 ந் திகதி வியாழக்கிழமை திரிநகாணமலைக்குச்சேர்ந்த முதுரா வாடிவீட்டில் திரிநகாணமலை உதவி கவர்ணமேந்து ஏசனறவாகளால் இதனடியிற சொல்லப்பட டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உதரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்கப்படும்.

39 காணித்துண்டுகள், கீழ் மா காணத்து திரிநகாணமலை டிஸ்திரிக்கின கொட்டியாரா பகுதியிலிருக்கின்றது.

இல.	குறிச்சி.	பிளான இலககம் 1,706, கொட்டியாராயற்று.		திட்டவிலை.	
		கேள்விக்காரன பெயர்.	விவரம்.	வீசாலம்.	அக்கருக்கு.
		உரிததாளி—அரசாட்சியார்.		ஏ. நூ. பெ.	ரூ. ச.
5722	மலவிகைத்திவு	வீ. சின்னகருட்டியு மறு	காடு	4 3 12	10 0
5723	ஓடி	பேரும	காடு	5 0 24	10 0
6876	சம்பூர்	பிளான இலககம் 2,081, கொட்டியாராயற்று. கே. சின்னத்தம்பி		6 1 7	20 0
6883	கிளிவெட்டி	பிளான இலககம் 2,083, கொட்டியாராயற்று. ஆசறமபிள்ளை		1 1 38	15 0
6884	ஓடி	வீ. மயிலவாகனம்	நெற்றரை	0 3 15	15 0

இல.	சூழிச்சி.	கேள்விகாரன் பெயர்.	விவரம்.	திட்டவிலை	
				விசாலம். ஏ. மு. பெ.	அக்கருக்கு. ரூ. ச.
6885	கிளிவெட்டி	கே. சின்னத்தம்பி	நெற்றரை	2 0 5	15 0
6886	ரெடி	பீ. கோண்டலை	ரெடி	1 2 17	15 0
6887	ரெடி	கே. பத்தினியன்	ரெடி	1 2 15	15 0
6888	ரெடி	கே. சின்னான்	ரெடி	1 1 11	15 0
பிளான இலக்கம் 2,088, கொட்டியாராயற்று.					
6903	பச்சுணர்	கே. ககதர்	நெற்றரை	0 2 12	20 0
6905	ரெடி	ரெடி	ரெடி	1 2 8	20 0
பிளான இலக்கம் 2,091, கொட்டியாராயற்று.					
6912	இலக்கத்தை	பீ. காளியப்பா	நெல்லுகக்கேற்றதரை	0 1 18	15 0
6913	ரெடி	ரெடி	ரெடி	0 1 2	15 0
6914	ரெடி	ரெடி	நெற்றரை	2 2 32	20 0
6915	ரெடி	வெ. செ. அருஞ்சலம்	நெல்லுகக்கேற்றதரை	3 0 13	10 0
பிளான இலக்கம் 2,184, கொட்டியாராயற்று.					
7298	மருதடிச்சேனை	வைகாளி கந்தப்பர்	காடு	3 0 15	10 0
பிளான இலக்கம் 2,185, கொட்டியாராயற்று.					
7299	மூதூர்	அ. மரியான்	சோளான	2 0 19	12 50
7300	ரெடி	ரெடி	ரெடி	5 2 33	12 50
7301	ரெடி	வீ. பெரியத்தம்பி	திறப்பான தரை	0 1 26	10 0
7303	ரெடி	பொ. வி. அந்தோணி	தென்னம்பிள்ளை	0 1 12	30 0
பிளான இலக்கம் 428, கொட்டியாராயற்று.					
V 155	கிளிவெட்டி	(ஒடுக்குப்பணங்கட்டாத கிணல் திருமட விற்பனை கரு போடப்பட்டது)		38 0 0	10 0
பிளான இலக்கம் 419, கொட்டியாராயற்று.					
3865	தோப்பூர்	கே. சின்னவன்	நெல்லுகக்கேற்றதரை	12 3 32	10 0
பிளான இலக்கம் 638, கொட்டியாராயற்று.					
T 218	மருதடிச்சேனை	பாறுபதியு மறுபேரும	தோட்டம்	0 2 5	85 0
7091	ரெடி	வை. கந்தப்பன்	ரெடி	0 1 34	20 0
பிளான இலக்கம் 2,186, கொட்டியாராயற்று.					
7304	கூனித்தீவு	வீ. எ. கோண்டலை	நெல்லுகக்கேற்றதரை	1 0 26	10 0
பிளான இலக்கம் 2,045, கொட்டியாராயற்று.					
6733½	மருதடிச்சேனை	கே. சின்னத்தம்பி	தோட்டத்தரை	0 3 33	12 50
6734½	ரெடி	கே. மொத்தப்பிள்ளை	ரெடி	1 2 36	12 50
6735½	ரெடி	ரெடி	ரெடி	1 0 29	12 50
6736½	ரெடி	வீ. செல்வையா	ரெடி	2 3 1	12 50
பிளான இலக்கம் 2,190, கொட்டியாராயற்று.					
7309	கிளிவெட்டி	கே. பூபாலப்பிள்ளையு மறு பேரும	நெற்றரை	1 3 37	15 0
7310	ரெடி	ரெடி	ரெடி	1 1 11	15 0
7311	ரெடி	ரெடி	ரெடி	1 0 39	15 0
7312	ரெடி	ரெடி	ரெடி	1 0 18	15 0
7313	ரெடி	ரெடி	ரெடி	1 0 19	15 0
7314	ரெடி	ரெடி	ரெடி	0 3 31	15 0
7315	ரெடி	எ. கந்தப்பனு மறுபேரும	ரெடி	1 1 23	15 0
7316	ரெடி	கே. அருலம்பலம்	ரெடி	1 1 24	15 0
7317	ரெடி	பீ. கோண்டலை	ரெடி	1 1 7	15 0
7318	ரெடி	வீ. மயிலவாகணம்	ரெடி	0 2 26	15 0

இக்காணிகளைப்பற்றி மேலதிக விவரம் அளவைத்தலைவரிடத்திலும் விற்பனைவின கொந்தீசுகளைப்பற்றி தனிகோண்டலை அரசாட்சியாரின் உதவி ஏசன் ரரிடத்திலு மறிந் துக்கொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,

ஈ. நோவெல் உவாககர்,
இராசாங்க விகிதர்.

No. 570, E. P.

Colonial Secretary's Office,
Colombo, February 6, 1897.

ON Thursday, May 6, 1897, the Assistant Government Agent for the Trincomalee District, Eastern Province, will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty allotments of land situated in the Trincomalee, Tampalakam, Kaddukulawi, and Kodiyar divisions of the Trincomalee District of the Eastern Province.

Preliminary plan 560.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. Upset Price	
				A. R. P.	per Acre. Rs. c.
P 45½	Terukkaikuda	Rev. Father Hoemburger	Open and jungle	2 1 8	10 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	Upset Price
				A. R. P.	per Acre. Rs. c.
1130b	Kantalai	(Re-advertised for non-payment of instalments) Preliminary plan 1,073.	Felled forest	78 0 0	10 0
9213	Nilaveli	Preliminary plan 750.	Bushy	0 0 19	15 0
R 309	Kiemperupuddi	Preliminary plan 748.			
9201	Do.	Kanthan's wife Kali	Cocoanut and bare	0 0 9	15 0
		Kanthan Konan	Sundries	0 1 4	15 0
7090	Marutadichena	Preliminary plan 638.			
7101	Do.	M. Chunnavan	Cocoanut	0 2 25	15 0
7102	Do.	V. Kanthappan	do.	0 1 9	15 0
		do.	Sundries	0 1 10	15 0
6421	Town	Preliminary plan 1,964.			
		Mailer Murukesu	Low jungle	6 2 18	15 0
7436	Kuchchaveli	Preliminary plan 2,217.			
		K. V. Muttu Veluppulle	Jungle	1 1 8	15 0
7495	Pallikkudiyiruppu	Preliminary plan 2,238.			
7496	Do.	M. Nannittampi	Paddy	6 3 0	15 0
7497	Do.	M. Kadramatampi	do.	6 1 12	15 0
7498	Do.	V. V. Sinnattampi	do.	4 1 2	15 0
7499	Do.	do.	Paddy and high land	0 1 13	15 0
		C. Nallatampi	Jungle fit for paddy	1 1 16	15 0
3919	Nilaveli	Preliminary plan 1,506.			
		Thyappa	Jungle and open	2 3 20	15 0
4733	Mutur	Preliminary plan 1,630.			
4734	Do.	K. Kuppattampi	Crown chena	3 2 32	15 0
		K. Meerasaib, &c.	Cocoanut	1 0 15	15 0
4735	Mutur	Preliminary plan 1,631.			
		V. Kandiah	Open and jungle	1 2 25	15 0
3847	Mutur	Preliminary plan 1,478.			
3848	Do.	M. M. Aptulkader	Jungle and chena	2 1 15	15 0
		O. Meerasaib	Paddy	3 1 30	15 0
1130a	Kantalai	Preliminary plan 1,073.			
		N. Telliampalam	Felled forest	85 2 0	10 0
4714	Keliveddi	Preliminary plan 1,626.			
4715	Do.	Kurunate Mootatampi	New clearing	4 1 33	15 0
		do.	do.	2 3 24	15 0
4538	Mutur	Preliminary plan 1,620.			
4539	Do.	M. Mohamad Naina	Cocoanut	1 0 22	15 0
		do.	Waste	0 0 23	15 0
4736	Menkamam	Preliminary plan 1,632.			
		S. C. Manikkacheddi	Jungle	20 1 36	15 0
P 31	Gravets, Trincomalee	Preliminary plan 1,488.			
		(Claimant—A. Fernando)	Felled forest and		
3867	Do.	—	jungle	19 2 17	15 0
		—	do.	5 3 0	15 0
4845	Kantalai	Preliminary plan 1,664.			
		—	Jungle and open	0 3 10	15 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 570 E. P.

கொலோனியல் சுககிடுத்தார் ஆபிசில்,
கொழும்பு, 1897 ம் ஆண்டு மார்ச்சு 6 ந் உ.

1897 ம் ஆண்டு வைகாசி மாதம் 6 ந் தேதி வியாழக்கிழமை தலை ஆபிசில் கீழ்க்காணத்து திரிகோணமலை உதவிகளற்றமேந்தி எசெனறவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிச்சூரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் யேலத்திற்குறி வற்பா.

31 காணித்துண்டுகள், கீழ்க்காணத்து திரிகோணமலை டிஸ்திரிக்கின திரிகோணமலை, சம்பலகமம், கட்டுக்கோளம் கொட்டியார பகுதிகளில் விருக்கின்றது.

பிள்ளை இலக்கம் 560.

திட்டவிலை
விசாலம். அக்கருகூ.

இல.	குறிச்சி.	கேள்விகாரண பெயர்.	வீவரம்.	அ. மு. பெ.	ரூ. ச.
P 45½	திருக்கைகூடா	றெஸ்ஸன் பாதா கெயினவே	வெளியுரு காடும	2 1 8	10 0
		ககா			0 2*

இல.	குறிச்சி.	கேள்விகாரான பெயர்.	விவரம்.	விசாலம். அ. ரூ. ட.	திட்டவில்லை அக்கருகரு. ரூ. ச.
1130b	கந்தளாய	பிளான இலக்கம் 1,073. (ஒடுககுப்பணங் கொடுக்கத்த வறினதினூல திரும்ப விற் பணவுககுப்போடப்பட டது)	மரம்வெட்டின காடு	78 0 0	10 0
9213	நிலாவெளி	பிளான இலக்கம் 750.	பத்தை	0 0 19	15 0
I 309	சும்புறுபிட்டி	பிளான இலக்கம் 748. கே. சதிராவேலு உடையாரா	தெனையும் வீண்த ரையும்	0 1 29	15 0
B 309	ஓடி	கந்தனபெண் காளி	ஓடி	0 0 9	15 0
9201	ஓடி	கந்தன் கோணான	பலபுரோசனங்களும	0 1 4	15 0
7090	மருதடிச்சேனை	பிளான இலக்கம் 638. எம். சீனனவன	தெனனை	0 2 25	15 0
7101	ஓடி	கீ. கந்தபபன	ஓடி	0 1 9	15 0
7102	ஓடி	ஓடி	பலபுரோசனங்களும	0 1 10	15 0
6421	பட்டணம்	பிளான இலக்கம் 1,964. மயிலா முருகேசு	பறட்டைக்காடு	6 2 18	15 0
7436	சூச்சுவெளி	பிளான இலக்கம் 2,217. கே. முத்துவேலுப்பிள்ளை	காடு	1 1 8	15 0
7495	பள்ளிகரூடியிரு ப்பு	பிளான இலக்கம் 2,238. எம். நன்னித்தம்பி	நெற்றரை	6 3 0	15 0
7496	ஓடி	எம். கதிராமத்தம்பி	ஓடி	6 1 12	15 0
7497	ஓடி	ச. வி. சின்னத்தம்பி	ஓடி	4 1 2	15 0
7498	ஓடி	ஓடி	நெற்றரையும் மேடான தரையும்	0 1 13	15 0
7499	ஓடி	சீ. நல்லத்தம்பி	நெற்கேற்றழி	1 1 16	15 0
3919	நிலாவெளி	பிளான இலக்கம் 1,506. தையப்பா	வெளியுங் காடும்	2 3 20	15 0
4733	மூதூர்	பிளான இலக்கம் 1,630. கே. சூப்பைத்தம்பி	அரசாட்சியாரினசேனை	3 2 32	15 0
4734	ஓடி	கே. மீராசாய்புவு மறு	தெனனை	1 0 15	15 0
4735	மூதூர்	பிளான இலக்கம் 1,631. வீ. கந்தையா	வெளியுங்காடும்	1 2 25	15 0
3847	மூதூர்	பிளான இலக்கம் 1,478. எம். எம். அப்துலகாதா	காடும் சேனையும்	2 1 15	15 0
3848	ஓடி	ஓ. மீராசாய்பு	வயல	3 1 30	15 0
1130a	கந்தளாய	பிளான இலக்கம் 1,073. பி. திலையமபலம்	மரம் வெட்டப்பட்ட காடு	85 2 0	10 0
4714	கிளிவெட்டி	பிளான இலக்கம் 1,626. சூருநாதீ மூத்தத்தம்பி	புதிதாய் துப்பரவு பண்ணின காடு	4 1 33	15 0
4715	ஓடி	ஓடி	ஓடி	2 3 24	15 0
4538	மூதூர்	பிளான இலக்கம் 1,620. எம். முகமதுநெயினு	தெனனை	1 0 22	15 0
4539	ஓடி	ஓடி	பாழநிலம்	0 0 23	15 0
4736	மேனகாமம்	பிளான இலக்கம் 1,632. கொ. செ மாணிக்கசெட்டி	காடு	20 1 36	15 0
P 31	பிளான இலக்கம் 1,488. உருத்தாளி—எ. பேணுண்டோ. கிரிகோணமலை ப ட்டணத்திற்குள்	—	மரம்வெட்டப்பட்ட காடு	19 2 17	15 0
3867	ஓடி	உருத்தாளியின் பெயர்—அரசாட்சியாரா. —	மரம்வெட்டப்பட்ட காடு	5 3 0	15 0
4845	கந்தளாய	பிளான இலக்கம் 1,664. —	வெளியுங் காடும்	0 3 10	15 0

இக்காரணிகளைப்பற்றி மேலதிகவரம் அளவைத்தலைவரிடத்திலும் விற்பணவின் கொந்தீசுகளைப்பற்றி கிரிகோணமலை அரசாட்சியாரின உதவி யேசுன்றரிடத்திலும் மறிந்துசொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,
ஈ. நோவல உவாககர்,
இராசாங்க விசிதா.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,218, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, February 5, 1897.

ON Wednesday, March 24, 1897, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District of the North-Western Province will put up to auction, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Demala hatpattu division of the Puttalam District of the North-Western Province.

Preliminary plan 1,657.—Demala hatpattu.

Lot.	Village.	Description.	Extent.		
			A.	R.	P.
8500	Anamadawa	Garden with house	2	1	1
8504	Do.	do.	0	3	34

Upset price,—Rs. 30 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,218, N.-W. P.

වම් 1897 ක්වු පෙබරවාරි මස 5 වෙනි දින කොළඹ.

මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදී

ඉහත දිනවල පුත්තලමේ උපළුපත්කරන්නාන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1897 ක්වු මාර්තු මස 24 වෙනි දිනවු බදාදා දවල් එකට පුත්තලමේ කවුච්චේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වංචිදිසාවේ පුත්තලම පලාතේ දෙමල හත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබලි 2ක්.

සිතියම 1,657. දෙමලහත්පත්තුවේ.

මහත.

නො.	මම.	අයිතිකම කිසිවයා.	අන්දම.	අ. රු. ප.
8500	ආනමඩුව	ආණ්ඩුව සන්තක	වත්ත සහ ගෙයක්	2 1 1
8504	එම	එම	එම	0 3 34

අක්කරයක් රුපියල් 30යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ස්කරුලත්තාන්ගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ පුත්තලමේ උපළුපත්කරන්නාන්ගේගෙන්ද දහගනව පුවවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානවතන්ගේගේ ආඥාවලෙස,

ඊ. නොඑල් වාකර්,
මහසෙනෙවරියාණන් වහන්සේ.

No. 1,218, N.-W.P.

තොලොනියාවල ජනකිඳුගොඩ ආශ්‍රිතව,
කොළඹ, 1897 ම ඉරිදා මාසයේ 5 වන දින.

1897 ම ආණ්ඩු පනතින් මාර්තු 24 වන දින දී පුත්තලමේ පුත්තලමේ ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1897 ක්වු මාර්තු මස 24 වෙනි දිනවු බදාදා දවල් එකට පුත්තලමේ කවුච්චේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

2 කාණිත තුණ්ඩුකර, වැට්ටේ මාකාණතතු පුත්තලමේ ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1897 ක්වු මාර්තු මස 24 වෙනි දිනවු බදාදා දවල් එකට පුත්තලමේ කවුච්චේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

පිළිගත යුතු මුදල 1,657.

මුදල.	ආකාරය.	විකුණන්නාගේ නම.	විකුණන ලද ආකාරය.	මුදල.
8500	ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට	ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට	වත්ත සහ ගෙයක්	2 1 1
8504	එම	එම	එම	0 3 34

විකුණන ලද මුදල රුපියල් 30.

විකුණන ලද මුදල රුපියල් 30. මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ස්කරුලත්තාන්ගේගෙන්ද, විකුණීමේ කොන්දේසි ගැණ කාරණ පුත්තලමේ ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1897 ක්වු මාර්තු මස 24 වෙනි දිනවු බදාදා දවල් එකට පුත්තලමේ කවුච්චේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

තොලොනියාවල ජනකිඳුගොඩ ආශ්‍රිතව,

ආ. තොලොනියාවල ජනකිඳුගොඩ,
විකුණන ලද මුදල රුපියල් 30.

LAND SALES IN THE PROVINCE OF UVA.

No 260, P. OF U.

Colonial Secretary's Office,
Colombo, January 29, 1897.

ON Tuesday, March 16, 1897, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Wellawaya division of the Badulla District of the Province of Uva.

Preliminary plan 650.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
2312	Walahapatana	Mr. C. de Winton	Crown	Patana with little forest patches	22 3 21

Upset price,—Rs. 25 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 260, P. OF U.

වම 1897 ක්වු ජනවාරි මස 29 වෙනි දින කොළඹ
මහසෙනෙවිවරයාගේ කමන්දෝරුවේදී.

උතුරු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1897 ක්වු මාර්තු මස 16 වෙනි දිනවූ අගහරුවාදුව බදුම් කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යොදනවා ඇත.

උතුරු දිසාවේ බදුම් පලාතේ වැල්ලවාය කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලිලක්.

නො.	ගම.	සිතියම 650. ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
2312	වලහපහන	සී. ඩී. වින්ටන් මහත්මයා.	පහත සහ කැලේ	22 3 21

අක්කරයක් රූපියල් 25 සිට විකුනනු ලැබේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජනරාජ්‍යලන්කාන්සේගෙන්ද, විකුණුම් ගැණ කොරකුරු උතුරු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේගෙන්ද දැනගත යුතුය.

ගරුභර ආණ්ඩුකාර උතුරු පළාතේ ආඥාවලස,
ඊ. නොඑල් වාකර්,
මහසෙනෙවිවරයාගේ වමිහ.

No. 261, P. OF U.

Colonial Secretary's Office,
Colombo, February 3, 1897.

ON Tuesday, March 23, 1897, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 721.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Q 77	Mugunumata	Mr. H. O. Hoseason	Mr. Hoseason	Chena and patana	7 1 33
R 77	Do.	do.	Bogaha-arawe Heen Appuhamy	Chena	0 2 36
S 77	Do.	do.	Mr. Hoseason	—	2 3 8

Upset price,—Rs. 20 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 261, P. OF U.

වර්ෂ 1897 ක්වූ පෙබ්‍රවාරි මස 17 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරීස්ථානයේදී කන්කෝරුවේදීය.

උඩ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1897 ක්වූ මාර්තු මස 23 වෙනි දිනවූ අඟහරුවාදා එකට බදු එකවර කඩවේරී. දේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

උඩ දිසාවේ බදු එකවර පලාතේ සවිකිඳ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි තුනක්.

සිතියම 721. ගම—වුගුනමත.

නො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත.
Q 77	එච්. ඔ. හොසිසන් මහත්මයා	හොසිසන් මහත්මයා	සේන සහ පතන	අ. රු. ප. 7 1 33
R 77	එම	බෝගහඅරුවේ සීන්අප්පුසාමි	සේන	0 2 36
S 77	එම	හොසිසන් මහත්මයා	—	2 3 8

අක්කරයක් රූපියල් 20 සිට පවත්නු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්ලන්කාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා උඩ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වහසේගේ ආඥාවලෙස,

ඊ. නොඑල් වාකර්,
මහසෙනෙවුකාරීස් වමිත.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 249, P. OF S.

Colonial Secretary's Office,
Colombo, February 6, 1897.

ON Tuesday, April 6, 1897, at noon, the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Medapattu of the Atakalan korale of the Province of Sabaragamuwa.

Preliminary plan 5,695.

Lot.	Name.	Name of Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
Q 327	Adjacent to Barra estate	Rakwana	Mr. C. Ross Wright	Site of old hospital building	0 3 24
1771	Adjacent to Stubton estate	Rakwana	Mr. C. Ross Wright	Site of former medical officer's quarters	1 2 31

Upset price,—Rs. 300 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 249, P. OF S.

වර්ෂ 1897 ක්වූ පෙබ්‍රවාරි මස 6 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරීස්ථානයේදී කන්කෝරුවේදීය.

සබරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1897 ක්වූ අප්‍රේල් මස 6 වෙනි දිනවූ අඟහරුවාදා 12ට රත්නපුරේ කඩවේරීදේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ අටකලන්කෝරලේ මැදපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබෙලි 2ක්.

සිතියම 5,695. ගම—රත්නපුර.

නො.	නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.
Q 327	බාරාමත්තට යාව	සී. රොසර්සිව් මහතා	පරන ආරෝග්‍යශාලාව නිවුනු බිම	අ. රු. ප. 0 3 24
1771	ස්ටබ්ටන්මත්තට යාව	සී. රොසර්සිව් මහතා	ආණ්ඩුවේ වෛද්‍යාලාර් පදිනවිව සිටි ඉඩම	. 1 2 31

අක්කරයක් රූපියල් 300ක බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්ලන්කාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වහසේගේ ආඥාවලෙස,

ඊ. නොඑල් වාකර්,
මහසෙනෙවුකාරීස් වමිත.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for extending the Dehiwala flood outlet, to wit :—

Preliminary plan 10,489. Village—Wellawatta.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
F 734	Gurugahawatta or Madan-gahawatta	Cinnamon and jungle, containing 1 madan tree, 1 dawata tree, and 1 milla tree	D. William Fernando	0 0 34.25
G 734	Do.	1 old cocoanut tree, 9 young cocoanut trees, and bamboos	D. David Fernando	0 0 11
H 734	Do.	3 young cocoanut trees, 9 plantain trees	Sardiel	0 0 8.25
I 734	Do.	Young cocoanut trees	do	0 0 1
J 734	Do.	Jungle containing kaju, milla, and madan trees	Abraham Fernando	0 0 33.50
K 734	Hettiyawatta	120 young cocoanut trees, 56 old cocoanut trees, 11 old areca-nut trees, many young areca-nut trees, 2 jak trees, madan, milla, goraka, and kaju trees	Dompelage David Fernando	1 0 29

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on March 9, 1897, at 2 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Colombo Kachcheri,
February 5, 1897.

A. R. DAWSON,
Government Agent.

විෂි 1876 ක්වු අවුරුද්දේ නොමිමර 3 වේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒ නමි :—දෙහිවල නිබෙන ගංවතුර බැසයාමට කපනලද ඇල දික්කිරීම පිණිස මෙහි පහත සඳහන් වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" ගවෙනි කාණ්ඩයේ කරනිබෙන පංගාර්තුචල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වගන්තියේ ගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම් නමි :—

සිතියම 10,489. ගම—වැල්ලවත්ත.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	මහත. අ. රු. ප.
F 734	ගුරුගහවත්ත නොහොත් මාදන්ගහ වත්ත	කුරුඳු සහ කැලේ, ඇරන්, මාදන් ගස් 1, දවට 1, මිල්ල 1යි	ඩ. විලියම් ප්‍රදිනැන්ඩිස්	0 0 34.25
G 734	එම	පරණ පොල්ගස් 1යි, පැලගස් 9යි, උනගස් සමහරක්	ඩ. දුවිස් ප්‍රනාන්දු	0 0 11
H 734	එම	පැලගස් 3යි, කෙසෙල්ගස් 9යි	සර්දියෙල්	0 0 8.25
I 734	එම	පැලපොල්	එම	0 0 1
J 734	එම	කජු, කැන්ද, මිල්ල සහ මාදන් ගස් සහිත කැලේ	ආමුහම් ප්‍රනාන්දු	0 0 33.50
K 734	හෙව්වියාවත්ත	පොල්පැල 120යි, පරණගස් 56යි, පරණ පුවක්ගස් 11, පැලපුවක්ගස් කිපයක්, කොස්ගස් 2යි, ඇරන්, මාදන්, මිල්ල, ගොරක සහ කජුගස්	දොම්පලගේ දුවිස් ප්‍රනාන්දු	1 0 29

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව නිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර නිබෙන හැටිට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය විෂි 1897 ක්වු මාර්තු මස 9 වෙනි දින පස්වරු 2 වනේ කනිසුමට කොලඹ කවිවේරියේදී මාඉදිරිපිටට පැමිණ ඒ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනාවන් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

විෂි 1897 ක්වු පෙබරවාරි මස 9 වෙනි දින කොලඹ කවිවේරියේදීය.

ඒ. ආර්. ඩෝසන්,
ආණ්ඩුවේ ඒජන්ත ජනරාල්.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්නම් සැමදෙනම තවුන් වෙහෙවට ක්‍රියාකරණ අය වම් 1897 ක්වු මාර්තු මස 22 වෙනි දින එනේ කනිසමට මාතලේ කවිවේරියේදී මා ඉදිපිටිටි පැමින එ කොයි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඔහුලා සහ මෙම ඉඩම වෙහෙවට ඉල්ලාසිටින මුදල් ගණකන් ඊට ඇත්නම් තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඔහුලාට මෙයින් දැනගත යුතුයි.

වම් 1897 ක්වු ජනවාරි මස 19 වෙනි දින මාතලේ කවිවේරියේදීය.

ඊ. ඇම්. ද සි. ෂෝර්ට්,
ආණ්ඩුවේ උපදේශක වමෙය.

1876 ම (බ්‍ර) - තනු 3 ම් ඉලකකස් සඳකිනතු 7 ම පිරිවින්නප්‍රකාරම මාත්තනිප් පද්ධනත්තු ක්‍ර ඉප් ප්‍රසිතත සන්නතකු ංනුම පකිරකක තෙවෙකු වෙණ්ඨයතාන පින්නාසොලවප්ටිම කාණියෙ අමතාවතු :-

පිරතමපදත්තු ඉලකකම 4,699. ශ්‍රිමිසි—මාතනි ලොකකල්පොට් ංව්කිකුණ.

නුණ්ඨ කාණියින ශ්‍රි වෙයර්.	විවරම.	උරිතතාලියින වෙයර්.	විසාලම ං. ශ්‍රා. පෙ.
F 799	නාතපුස්සා	සුසෙතිකුණුකුඨෙය තොට්ටම	ඉ. සාමුවෙල් ව්කිරාමසෙකර 0 1 15

ංඨත්තුකකොංවතර්කාන ංතතනුසොප්පුමපද් 1876 ම (බ්‍ර) - තනු කාණි ංඨත්තුකකොංවතෙප්පර්ඨය සද්දකිනතු 6 ම පිරිවින්න ංර්ඨාඨෙලියින පිරකාරම මර්කිරාලොසනිසු සෙවෙයිනතු ඡුලොසනියුඨන තෙසා ක්‍රිප්ඨියවාරකු ංනෙකුක කර්ඨනෙසොප්පුකුඨෙය, ඡුකකාණියෙ ඡුඨසිඨප්පුකොංන ඡුරසාඨසියාර ංනෙණියිරුකකිරා ංනෙපත 7 ම පිරිවින්නපද්. වෙණ්ඨයපිරකාරම නාන ඨතනිකකොනු පිරසිතතමාප් විංනමපරුසොප්පුකිරෙන.

මෙරුමිත්ත කාණිකු උරිතතප්ඨෙසකිනර සකලරුමතාමරක ඡුලලතු ඡුඨවරඨුඨෙය කාරියකාරා මුලමාප් 1897 ම වරුඨම පර්කුඨිමාසම 22 න් තෙකුඨියිනතු 1 මනිකු මාතනිකසුසෙරියිල් ංනමු ංපාක වෙලිප්ටිත් තත්තමකු ඡුකකාණියිලුංන ඡුඨනකෙකුඨියිනතු තනමෙයෙයුම ඡුඨඨුඨනකෙකුඨියිනතු කාප්ප් තාම සාකුඨියින ඡුඨත්තුකුඨියින තොකෙයෙයුම විවරඨකුඨියින සොලඨමපද් (ඨතනුල ඡුඨවරඨුඨෙය) ඨතනු කෙඨකකොංන ප්ටිකිනරතු.

මාතනිකසුසෙරියි,
1897 ඡුනුඨ තෙම 19 න් ඨ.

ඈ. ංම. ඨ. ෂෝර්ට්,
ඡුරසාඨසි ඡුඨව ංසනුඨ.

SEASON REPORTS FOR JANUARY, 1897.

WESTERN PROVINCE.

COLOMBO DISTRICT.

Paddy : the maha harvest has opened, and preparation is being made for yala cultivation.

Dry grain : no cultivation worth reporting.

Other products : the supply of vegetables was good and prices were moderate, but fruit was rather scarce and dear.

Prices of staple products : rice, from Rs. 4 to Rs. 5 a bushel ; coconuts, from Rs. 34 to Rs. 38 per thousand.

Rainfall : the rainfall was scanty during the month.

Remarks on harvest prospects generally : on the whole a fairly good maha harvest may be expected.

NEGOMBO DISTRICT.

Paddy : the maha harvest has begun.

Dry grain : no cultivation during the month.

Other products : fruit and vegetables were scarce and dear.

Prices of staple products : rice, from Rs. 3.75 to Rs. 4.75 a bushel ; coconuts, from Rs. 35 to Rs. 37.50 per thousand.

Rainfall : there were very few showers of rain during the month.

Remarks on harvest prospects generally : a fairly good maha harvest may, on the whole, be expected.

KALUTARA DISTRICT.

Paddy : the maha harvest is now in ear ; its condition is good.

Dry grain : nil.

Other products : fruit and vegetables are scarce throughout the district.

Prices of staple products : Coast rice, Rs. 4.50 to Rs. 6 a bushel ; country rice, Rs. 4 a bushel ; coconuts, Rs. 35 to Rs. 50 per thousand.

Rainfall : light.

Remarks on harvest prospects generally : fair.

CENTRAL PROVINCE.

KANDY DISTRICT.

Paddy, maha : the paddy plants in Udunuwara and Yatinuwara are ripening ; in Tumpane being transplanted ; in Harispatta, Pata Dumbara, and Uda Dumbara blossoming and harvesting ; in Uda Bulatgama fields are about to be reaped ; and in Pata Hewaheta paddy fields are in various stages. Crop or prospect of crop : good in Pata Hewaheta and fair in Pata Dumbara and Uda Dumbara. The crop in Uda Bulatgama was damaged by the December rains. Yala : nil.

Dry grain, maha : hill paddy chenas in Yatinuwara, Tumpane, and Harispattu are being harvested ; in Uda Dumbara and Pata Hewaheta in blossom and in ear ; in Udunuwara amu being harvested ; and in Pata Dumbara kurakkan are ripening. Crop or prospect of crop : good in Pata Hewaheta and fair in all other divisions. Yala : nil.

Rainfall : sufficient, except in Udunuwara, where there was no rain.

Prices : paddy, Re. 1.50 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; coconuts, Rs. 5 per 100.

MATALE DISTRICT.

Rainfall registered at Matale : 3.95 in.

Paddy : most of the maha fields in Matale South are ripening ; in Matale North they are either budding or in plants ; and in Matale East ploughing is going on, except in Pallesiya pattu, where the crops are earing.

Dry grain : some chenas are ripening and some earing.

Tanks in Matale North : full.

Health of people : good. In Matale East chickenpox prevailing in some villages.

Health of cattle : good.

NUWARA ELIYA DISTRICT.

Kotmale.—Maha cultivation : reaping commenced ; prospects very satisfactory. The weather was most favourable. No work on chenas. The supply of vegetables in the market was good, but little or no fruits.

Uda Hewaheta.—Maha cultivation : ploughing and sowing continued, and there was sufficient rain. The kurakkan cultivation look very promising.

Walapane.—Ploughing and sowing continued. Kurakkan and Indian corn cultivation very satisfactory. There was rain for ten days.

NORTHERN PROVINCE.

JAFFNA DISTRICT.

Weather : slight and partial showers of rain fell from the 1st to 4th and on the 8th, 18th, 19th, and 22nd. The rainfall registered for the month at the Public Works Office, Jaffna is, 0.82 in., against 0.72 in. in January, 1896. The wind blew from the north-east.

Paddy, kalapokam, 1897 : the paddy is in ear, and is ripe in many places. Reaping was commenced in Valikamam West, where the fields on high ground were so dry that they had been watered from wells and ponds. The prospects are, in general, very good.

Dry grain : varaku and karuttachchami are in ear and nearly ripe. Putchami is ripe, and is being reaped in the islands. The prospects of these crops are, on the whole, fair.

Uluntu, kollu, and payaru are in blossom and bearing. They are ripe in a few villages and being gathered in. The prospects are good.

Prices of staple articles : paddy, Re. 1.56 per bushel ; rice, Rs. 4.50 per bushel ; kurakkan, Re. 1.50 per bushel ; varaku, Re. 1.25 per bushel ; tinaichchamy, Re. 1.50 per bushel ; panichchamy, Re. 1.50 per bushel.

MANNAR DISTRICT.

Rainfall : a few showers of rain at the beginning of the month. Rainfall registered is 0.72 in.

State of crops : paddy crops in some parts being reaped ; outturn good.

Paddy in Musali in various stages.

Dry grains kampampullu and kadaikanni in Mannar island reaped and stacked ; outturn below average, owing to damage done by floods.

Prices of grain have gone up owing to short supplies received. Paddy sells at Re. 1.75 per bushel ; rice sells at Rs. 4.75 per bushel ; kurakkan sells at Re. 1.25 per bushel.

Health of people : fever prevailing to a great extent.

MULLAITTIVU DISTRICT.

Weather : good rain during the early part of the month. The days were hot and the nights dewy.

State of crops : paddy is ripe in some villages and is being reaped, while in others the plants are in blossom and in ear. Varaku and kurakkan are in ear ; prospects good.

Preparations for tobacco cultivation are going on, the heavy rains in December having interfered with its cultivation earlier.

Health of cattle : murrain is reported to have broken out at Kalvilan in Tunukkai division.

Health of people : satisfactory, though fever has prevailed in some villages.

Prices of grain : paddy, Re. 1.25 per bushel ; rice, Rs. 3 per bushel ; kurakkan, Re. 1 per bushel ; varaku, 75 cents per bushel ; gingelly, Rs. 5.25 per bushel ; kollu, Rs. 2.50 per bushel ; uluntu, Rs. 5.25 per bushel ; payaru, Rs. 5.25 per bushel.

VAVUNIYA DISTRICT.

[Not received.]

SOUTHERN PROVINCE.

GALLE DISTRICT.

Paddy, maha : crop in Gravets, Akmimana, Talpe, and Gangaboda pattus is being reaped, while in the other divisions of the district it is in ear, and a middling harvest is anticipated.

Miscellaneous : breadfruit, jak, and other vegetables are scarce and dear. Coconut crop poor ; price per thousandnuts, Rs. 35.

Prices of staple products : Coast rice, Rs. 4.50 per bushel ; paddy, Re. 1.75 per bushel ; kurakkan, Rs. 2.50 per bushel ; mederi, Rs. 2 per bushel ; and amu, Re. 1 per bushel.

Rainfall : 1.56 in.
Health : satisfactory. There occurred only a few cases of dysentery, fever, and chickenpox in Talpe and Wellaboda pattus.

MATARA DISTRICT.

Paddy : fair.
Dry grain : fair.
Prices : paddy, Re. 2 per bushel ; fine grain, Re. 1.68 per bushel.

HAMBANTOTA DISTRICT.

Crop : paddy is doing well in Magam pattu, but has suffered somewhat in Giruwa pattu from scarcity of water, due in West Giruwa pattu to excessive cultivation and in East Giruwa pattu to damage to the Walawe channel by floods. A fair crop of dry grain from the chenas.

Health : there is still some dysentery in Giruwa pattu west, and some cases of fever are reported in Giruwa pattu east and Magam pattu. Cattle are generally healthy.

Prices : rice, Rs. 3.50 to Rs. 4.75 per bushel ; paddy, Re. 1.50 to Re. 1.75 per bushel ; kurakkan, Re. 1.25 to Re. 1.62 per bushel. Prices were very high, but have fallen slightly.

EASTERN PROVINCE.

BATTICALOA DISTRICT.

Paddy : early munmari crop is in ear ; later munmari is sown. Both suffered damage by flood.

Other grains : Indian corn and fine grain crops were also much damaged by flood and yielded a bad harvest.

Price of paddy has not risen over Re. 1.25 a bushel, as there is a large supply in several villages for sale before the ensuing harvest. Other grains not procurable.

Rainfall : 10 in. No further rain is wanted for the early munmari crop, which will soon be ripe before tank water is needed.

Health : measles and dysentery are still prevalent. There were 3,303 deaths in 1895 and 3,888 in 1896 from all causes, but the increase is chiefly on account of measles and dysentery—particularly among children of 2 and 3 years old.

TRINCOMALEE DISTRICT.

Rainfall : 11.16 in.

Paddy : the munmari cultivation throughout the district is in a thriving condition, except at Ichchilampattai in Koddiyar pattu, where the cultivation has been abandoned, having been damaged by heavy flood.

The pinmari cultivation has just commenced.

Tobacco : though much damaged by heavy rain, the plants have revived, and the prospects appear to be fair.

Dry grain : the crops grown in a small extent of chena allowed at Ichchilampattai are in a fair condition.

Manioca : fairly good.

Fishery : none.

Price of articles : paddy, Re. 1.50 per bushel ; rice, Rs. 4 per bushel ; dry grain, Re. 1.50 per bushel ; cassava, 5 cents per lb.

NORTH-WESTERN PROVINCE.

KURUNEGALA DISTRICT.

Wanni Hatpattu.—Paddy, maha : sowing almost over. Crops of fields sown early young and thriving ; prospects favourable. Dry grain crops partly being reaped and partly maturing ; prospects favourable. Health of people fair for the season. Health of cattle good.

Dewamedi Hatpattu.—Paddy : ma-wi crops being reaped, bala-wi in various stages ; prospects good. Chena crops, some middling and some being reaped ; slightly damaged by excessive rain ; prospects good. Health of people fair. Health of cattle good.

Katugampola Hatpattu.—Paddy : maha crops, some maturing and some being reaped ; prospects favourable. Chena crops maturing ; prospects good. Health of people satisfactory. Health of cattle fair. A few cases of murrain in two palatas.

Hiriyala Hatpattu.—Maha crop in various stages ; prospects, fair. Chenas, standing crops good. Health of people and cattle good.

Dambadeni Hatpattu.—Paddy : maha crops being reaped ; prospects very favourable. Dry grain reaping almost over ; prospects good. Health of people good. Health of cattle good, except that there is murrain in one korale.

Weudawili Hatpattu.—Paddy : maha crops partly ripe and partly earing ; prospects good. Dry grain partly ripe and partly earing ; prospects good. Health of people and cattle good.

PUTTALAM DISTRICT.

Paddy : in Puttalam pattu and Akkarai pattu south the paddy crop is being reaped ; in Rajakumarawanni pattu and in Demala hatpattu the crops are at various stages of growth, from sowing up to reaping ; prospects good. In Akkarai and Pomparippu pattus the crop is maturing and seems good.

Dry grain : in some parts of the district the crops are maturing, and in others being reaped, and the prospect seems good.

Staple products : the price of rice varied from Rs. 4 to Rs. 4.50 per bushel ; paddy, from Re. 1.25 to Re. 1.50 per bushel ; and coconuts from Rs. 3.50 to Rs. 4 per hundred.

Rainfall : the weather has been fair. The rainfall registered in Puttalam is 1.20 in.

CHILAW DISTRICT.

Northern Division.—Kekulan is in fair condition, some of them are being reaped. The fields that were damaged by the flood were re-sown, and they are at present in fair condition.

Central Division.—There has been no grain cultivation during the month. The maha crops are well matured in most of the villages, and reaping has just commenced in some. The damage to the crop by rain and floods is about 650 bushels in extent. Kurakkan crop is good and is maturing. Chenas are being cleared and prepared for yala cultivation.

Southern Division.—There has been no sowing during this month. Fields are being prepared for devareddiri sowings. Paddy crops are fairly good, and some have been reaped. Fine grain harvest is not as good as usual.

NORTH-CENTRAL PROVINCE.

ANURADHAPURA DISTRICT.

Rainfall : at Anuradhapura 6.92 in. During the first week of the month there has been rain throughout the Province.

Paddy : the paddy crops for maha are in various stages, from new sown fields to crops ripening and in ear. A good harvest is expected throughout the Province. Much delay in cultivation and inconvenience to cultivators was caused by the scarcity of buffaloes, owing to the severe murrain early last year.

Tanks : all the tanks are full. A few breached from excess of water, and have been repaired. They are now half full.

Health of cattle : satisfactory. There have, however, been a few cases of murrain in Kalagampalata.

Health of people : chickenpox appeared in a village in Kalagam korale, but it has been stamped out. Fever is prevalent throughout the Province to some extent.

PROVINCE OF UVA.

BADULLA DISTRICT.

Paddy : yala harvest in progress. The yield has been good. Sowing of malan fields depending on rain water over. Preparations for maha cultivation going on. A great many anicuts and elas having been damaged by floods, maha cultivation will be delayed much this year, and some ranges of fields will be left uncultivated.

Chenas : Indian corn crop ripe and ready for harvesting. Kurakkan crop ripe and ready for harvesting.

Fruit and vegetables : plentiful and cheap.

Weather : has been dry, except for a few showers.

Health of people : good. Few cases of diarrhoea, chickenpox, and measles reported from Bintenna, Buttala, and Yatikinda.

Health of cattle : good.

PROVINCE OF SABARAGAMUWA.

RATNAPURA DISTRICT.

Paddy : in Kuruwiti, Nawadun, Atakalan, and Kukulu korales maha crop is ripe and being harvested in fine weather ; crop fairly good. In Kolonna, Kadawata, and Meda korales the maha crop is still young and good looking ; in Atakalan, Kadawata, and Meda korales the cultivation for the yala harvest has just commenced ; in Kadawata korale especially heavy rains have damaged some fields entirely.

Fine grain : maha crops on chenas and owitas in Kuruwiti, Nawadun, Atakalam, and Kukulu korales are in maturity and being reaped ; prospects good. In Nawadun and Kukulu korales chenas for the yala harvest are now being prepared.

Cattle : no murrain among cattle has been reported. The health of the people is satisfactory.

KEGALLA DISTRICT.

Paddy (maha) is being harvested ; the yield is very good. The late maha crop is earing ; prospects are good. Dry grain : hill paddy and iringu have been harvested ; the yield in general is very good. Amu is being reaped ; the outturn is good. Mineri sown in Beligal korale has been harvested ; the yield is good.

Prices : paddy, Re. 1.25 to Rs. 2 per bushel ; hill paddy, Re. 1 to Re. 1.50 per bushel ; kurakkan, Re. 1 to Re. 1.25 per bushel ; mun, Rs. 3.25 to Rs. 3.50 per bushel ; iringu, Rs. 2 to Rs. 2.50 per bushel ; amu, 75 cents to Re. 1 per bushel.

Rainfall : registered at Ambanpitiya, 2.34 in. on three days ; Ruwanwella, 2.31 in. on three days.

Cattle disease : the district is free from cattle disease.

Health of the people : the health of the people in Four Korales is good. In Dehigampal korale of Three Korales thirteen cases occurred of choleraic diarrhoea, 3 of which proved fatal. Complete isolation was secured, and no fresh cases have been reported since the 16th ultimo. A few cases of chickenpox and measles have been reported.

REVENUE NOTICES.

SEALED Tenders in duplicate, marked on the envelopes "Tender for the Lease of the Grounds attached to the Mahara Jail," will be received up to noon on Monday, March 1, 1897, from persons willing to take the said property on rent from March 16 up to December 31, 1897. It is situated behind the Mahara quarry and opposite the magazine, and of the extent of 6 acres, and contain about 383 cocoanut trees, 17 jak, and 200 arecanut trees, &c.

2. The tenders should be submitted in duplicate, the original being forwarded to the Inspector-General of Prisons and the duplicate direct to the Hon. the Auditor-General, both being required to be forwarded at the same time.

3. A deposit of Rs. 10, which must be made at the Treasury or Kacheheri, will be required, and no tender will be considered unless the receipt for such deposit is

attached thereto ; and should any person fail (within a week after he has been written to or notified to the address given by him of the acceptance of his tender), or decline to enter into the contract and bond after he has tendered, or fail to furnish approved security, such deposit will be forfeited to the Crown. All other deposits will be returned upon signature of a contract.

4. The amount of security, and all other necessary information, can be ascertained upon application at the office of the Superintendent, Convict Establishment.

5. The Government reserves to itself the right, without question, of rejecting any or all tenders, and the right of accepting any portion of a tender.

6. The person whose tender is accepted by Government will be required to bear the expenses of having security bonds prepared for the due fulfilment of his contract, which bonds will be subject to the approval of the

Attorney-General, but may be drawn by the tenderer's own lawyer, the name or stamp of whom should be affixed to the document.

7. Every alteration should bear the initials of the tenderers, and all tenders containing alterations not bearing the tenderer's initials will be treated as informal and rejected.

8. Every tenderer should write his address on his tender, giving the name of the street and number of the house he lives in.

L. F. KNOLLYS,
Acting Inspector-General of Prisons.

Prison's Office,
Colombo, February 6, 1897.

NOTICE is hereby given that the under-mentioned Arrack Farms of the Southern Province from July 1, 1897, to June 30, 1898, will be exposed for sale at the Galle Kachcheri at 1 o'clock in the afternoon on Friday, March 12, 1897:—

1. Of Beligam and Morawak korales, Matara District.
2. Of Four Gravets of Matara and Gabngaoda pattu and Kandaboda pattu, including Makewita.
3. Of Wellaboda pattu, Matara District.
4. Of Giruwa pattu east, Hambantota District.
5. Of Giruwa pattu west, do.
6. Of Magam pattu, do.

The highest bidder will be required to deposit on the day of sale one-tenth of the purchase amount in cash, and if the sale is approved by His Excellency the Governor, to furnish approved security for one-half of the whole amount, or cash for the amount of one-third, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. The certificate must be obtained at the cost of the party offering the security.

Any further information can be obtained on application to the Government Agent.

N.B.—The District of Matara will not be exposed for sale as single lots.

Galle Kachcheri,
February 9, 1897.

G. COOKSON,
for Government Agent.

විෂි 1897 ක්වු ජූලි මස 1 වෙනි දින පටන් විෂි 1898 ක්වු ජූනි මස 30 වෙනි දින දක්වා දකුණු පලාතේ මෙහි පහත සඳහන්වෙන අරක්කු රේන්ද ලබන මාර්තු මස 12 වෙනි සිකුරුදා දවල් එකට ගාල්ලේ කවි මෙයිනේදී විකුනනට යෙදෙන්නා ඇත.

1. මාතර පලාතේ වැලිගම සහ මොරවක්කෝරල.
2. මාකාවිට ඇතුළුව මාතර කඩවත්සකර, ගහබඩ පත්තුව සහ කන්දබඩපත්තුව.
3. මාතර වැල්ලබඩපත්තුව.
4. හම්බන්තොට පලාතේ නැගෙනහිර හිරුවාපත්තුව.
5. හම්බන්තොට පලාතේ බස්නාහිර හිරුවාපත්තුව.
6. එම මාගම්පත්තුව.

රේන්ද වැඩිගණනට ඉල්ලනට යෙදෙන්නාවූ අය විසින් විකුනුවාට දිනදීම මුල්මුදලෙන් දහයෙන් කොටසක් මුදල්වලින් කවිමේරියට බාරදෙන්නටද, ගරුකර ආණ්ඩුකර උතුමානන්වගන්සේ විසින් විකිනීම සහිත කරනට යෙදුනාම මුල්මුදලෙන් දෙකෙන් කොටසක් වර්ග ඇප බදින්නට එසේ කැත්තම් මුදල්වලින් තුනෙන් පන්ගුවක ඇප උතුමානන්වගන්සේ විසින් ඔහුගේ ඉල්ලීම ඒත්තුගන් බව දහගන් දින පටන් මාසයක් ඇතුලතදී බාරදෙන්නටද ඕනෑකරණවන මෙයින් දැනුම්දන්නා ඇත.

ඇදෙන්නට බදින සෑම මිස්ත්රුවලටම එකි/පෙහෙන ඉඩම් යටත්වෙලා කැනිබවට ඉඩම් ලියාපදින්නිකරණ රිජිස්ට්‍රාර්කුගෙන් සහතිකපත්‍රයක්ද හිමිවනට බිනාය.

මේ සහතිකපත්‍රය ගැනීමට සහ ගාස්තු ඇපබදින අය විසින් දරන්නට බිනාය.

වැසිදුර කාරණා දැනගැනීමට ඒත්තකුටන්නාන්සේ ගෙන් ඉල්ලීමකල යුතුය.

N.B.—මාතර පලාතයට අයිති රේන්ද දිස්ත්‍රික්ක වස යෙන් විකුනනට යෙදෙන්නේ නැත.

ජී. කුක්සන්,
ආණ්ඩුවේ ඒත්තකුටන්නාන්සේ වෙනුවට.

විෂි 1897 ක්වු පෙබරවාරි මස 9 වෙනි දින ගාල්ලේ කවිමේරියේදීය.

NOTICE is hereby given that the Government Agent for the Southern Province will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rent of the Southern Province from March 1 to December 31, 1897:—

Galle District.

The bridge toll at Pol-oya.

The tenders, which must be in sealed envelopes superscribed "Tender for Toll Rents," will be received at the Galle Kachcheri until 1 o'clock p.m. on Saturday, February 20, 1897, when they will be opened, and all persons making tender will be required to be present or to satisfy the Government Agent by some duly accredited agents that the tender is made bona fide.

The person whose tender is selected by the Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash; and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of the properties tendered by him as security, and for examining and settling the security bond, and the fee charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties, &c.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Any further information can be obtained on application to the Government Agent.

Galle Kachcheri,
February 9, 1897.

G. COOKSON,
for Government Agent.

විෂි 1897 ක්වු මාර්තු මස 1 වෙනි දින පටන් විෂි 1897 ක්වු දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන දකුණු පලාතේ තොටුපල් රේන්ද මිලේට ගැනීම පිනිස මුද්දරකර දෙනලද "වැත්තිරිස්" හෙවත් ඉල්ලීමපත්‍ර දකුණු පලාතේ ආණ්ඩුවේ ඒත්තකුටන්නාන්සේ විසින් බාරගන්නව මෙයින් දැනුම්දෙමි.

ගාල්ලේ දිස්ත්‍රික්කව.

පොල්මස පාලම් රේන්දය.

මතුකි මුදලත් ඉල්ලීමපත්‍ර මතුපිට හෙවත් ඇත්ති ලොප්ලඩ "Tender for Toll Rents" තොටුපල රේන්ද සඳහා ඉල්ලීමපත්‍රය යන වාසගම ඇතුළු විෂි 1894 ක්වු අප්‍රේල් මස 21 වෙනි සෙනසුරුදා දවල් එක වන තුරු ගාල්ලේ කවිමේරියට බාරගනු ලැබේ. එවිට එහිදී ඒවායේ මුද්දර කඩා බලනවා ඇත. තවද ඉල්ලීම පත්‍ර දී සිටින සෑමදෙනාම ඉදිරිපිටට ඇවිදින්න (නැතහොත් තවුන් විසින් වෙන අයෙකුට නිසි බලයක් දී ඔහු එවා ගෝ) ඒ දෙනලද ඉල්ලීමපත්‍ර සැබෑවූ ඇත්තේ ඒවා බවට ඒත්තකුටන්නාන්සේට ඒත්තුගන්නවට බිනාය.

ආණ්ඩුවේ ඒජන්තාධිකාරියේ විසින් උතුරු පළාතේ වෙහෙරවෙල මහලයේ වෙහෙර ඉදිකර ගැනීමට කොටසකට වැටහෙන මුදල ගනන සල්ලි වලින් වහාම ඇපතියන්ට ඕනෑවා පමනකුත් නොව එම ඉල්ලීම උතුරු පළාතේ විසින් බාරගත්තට යෙදුණි. ඉදිරි ඉල්ලීම උතුරු පළාතේ විසින් ඒජන්තාධිකාරියට දැනුම් දුන් දින පටන් 30 දවසක් ඇතුළතදී එම ඉල්ලීම ගනනෙන් දෙකෙහි පත්කරනට වටිනා ඇප ඒජන්තාධිකාරිය මුද්‍රා මුද්‍රාලයේ හෝ තුනෙන් පත්කරනට වටිනා ඇප මුද්‍රාලයේ හෝ තබා සම්පූර්ණ කරනට ඕනෑය.

ඇප පිහිස තබනලද ඉදිරි සේදිසිකිරීම සඳහා ආණ්ඩුවේ ඉදිරිකාර්යාලයේට ගෙවියයුතු ගාස්තුවද, ඇප ඉදිරි සැදීමටද ඒවා සේදිසිකර සම්පූර්ණ කෙරීමටද ආණ්ඩුවේ කළමනාකරන පෙරකඳුරුවාගෙන් ගාස්තුවද, ඉඩම් කන්සේරුවකෙරීමට ගෙවියයුතු ගාස්තු සහ වෙනත් සෑම ගාස්තුවක් ඔහු විසින් ගෙවනට ඕනෑය.

ඇප වෙනුවෙන් තිබෙනලද ඉඩම්වල ඉදිරි ඒවා මීට ප්‍රථම ඇපේකට නොහොත් උකස්කට යටත්කැනී බවට ඉඩම් ලියාපදිංචිකරන රෙජිස්ට්‍රාර්වරයාගෙන් සහතික පත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතික පත්‍රය ලබා ගැනීමට ඕනෑකරන විසඳුම ඇප තබන අය විසින් දැරිය යුතුයි.

මේ ගැන වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තාධිකාරියේ වෙහෙර ඉදිරි කළ විට දැනගනට පුළුවන.

ජී. කුක්සන්,
ආණ්ඩුවේ ඒජන්තාධිකාරිය වෙනුවට.
වර්ෂ 1897 ක්‍රි.පෙබරවාරි මස 9 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that the Government Agent, Galle, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Tolls from March 1 to December 31, 1897, on Monday, February 22, 1897, at 1 P.M. :—

1. The ferry toll rent at Halpatota.
2. The road toll at Paradowewatta.
3. The road toll at Kahawa.
4. The minor toll on the Ambalangoda-Elpitiya road.

The purchaser must deposit one-half of the purchase amount on the day of sale in cash as security for the rent.

Reason for Re-sale.
Non-payment of the instalment for January, 1897.
Galle Kachcheri, February 9, 1897. G. COOKSON, for Government Agent.

වර්ෂ 1897 ක්‍රි.පෙබරවාරි මස 1 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන් වෙන රේන්ද පළමු ගැණුම්කාරයින්ගේ අප්‍රයෝජනයට ඒජන්තාධිකාරියේ විසින් පෙබරවාරි මස 22 වෙනි සදුද දවල් සිට එකට ප්‍රසිද්ධ වෙන් දේසියේ දෙවන විකුණනට යෙදෙනවා ඇත. එනම්:

1. හල්පාටොට ගොවුපල රේන්දය.
2. පරදුවේ වත්තේ පාරේ රේන්දය.
3. කහවෙ පාරේ රේන්දය.
4. අම්බලන්ගොඩ, ඇල්පිටියේ අතුරුපාරේ රේන්දය.

ඉල්ලීමකාරයින් විසින් රේන්දය ගත්තට දෙන මුදලෙන් දෙකෙන් පමණක් රේන්දේට ඇප පිණිස අත් පිට ගෙවනට ඕනෑය.
දෙවන විකුණනට යෙදෙන කාරණයන්හි 1897 ක්‍රි.පෙබරවාරි මස 1 වෙනි දින මුදල නොගෙවී තිබේ.

ජී. කුක්සන්,
ආණ්ඩුවේ ඒජන්තාධිකාරිය වෙනුවට.
වර්ෂ 1897 ක්‍රි.පෙබරවාරි මස 9 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that on Monday, February 22, 1897, at 12 noon, will be put up for re-sale at the Galle Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack Rents of the Southern Province from March 1 to June 30, 1897, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of January, 1897.

The purchaser at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale, and complete the necessary security on or before March 16, 1897.

- Galle District.
1. Four Gravets, Galle, and Akmimana.
 2. Wellaboda pattu, Gangaboda pattu, and Hinidum pattu.
 3. Bentota-Walallawiti korale.
 4. Talpe pattu.

Hambantota District.
5. Magam pattu.
Galle Kachcheri, February 9, 1897. G. COOKSON, for Government Agent.

වර්ෂ 1897 ක්‍රි.පෙබරවාරි මස 1 වෙනි දින පටන් ජූනි මස 30 වෙනි දින දක්වා මෙහි පහත සඳහන් වෙන දකුණු පළාතේ අරක්කු රේන්දවලින් මුල්ගැනුම් කාරයින් විසින් වර්ෂ 1897 ක්‍රි.පෙබරවාරි මාසේදී ගෙවිය යුතු මුදල වර්ෂ 1897 ක්‍රි.පෙබරවාරි මාසේ 22 වෙනි දිනදී හෝ ඊට මත්තෙන් ගෙවනට නොයෙදෙන අරක්කු රේන්ද වර්ෂ 1897 ක්‍රි.පෙබරවාරි මස 22 වෙනි සදුද දවල් 12ට ගාල්ලේ කවිචේරියේදී මුල්ගැනුම් කාරයින්ගේ අප්‍රයෝජනයට දෙවන විකුණනට යෙදෙනවා ඇත.

දෙවන විකුණීමේදී ගැනුම්කාරයා විසින් විකුණීමේ මුදලෙන් දහයෙන් පමණක් විකුණුම් දවසේදී ගෙවනට ඕනෑවා සහ වර්ෂ 1897 ක්‍රි.පෙබරවාරි මස 16 වෙනි දින හෝ ඊට මත්තෙන් නිසි ඇප සම්පූර්ණකරනටද ඕනෑය.

- ගාම දිස්ත්‍රික්කයන්.
1. ගාල්ලේ කඩවත්තකර සහ අක්මමය.
 2. ගාල්ලේ වැල්ලබඩපත්තුව, ගඟබඩපත්තුවේ සහ හිනිදුම්පත්තුවේ රේන්දය.
 3. ගාල්ලේ බෙත්තොට වලල්ලාවිටි කෝරලේ රේන්දය.
 4. ගාල්ලේ තල්පේපත්තුවේ රේන්දය.
- හම්බන්තොට දිස්ත්‍රික්කයන්.
5. මාගම්පත්තුවේ රේන්දය.

ජී. කුක්සන්,
ආණ්ඩුවේ ඒජන්තාධිකාරිය වෙනුවට.
වර්ෂ 1897 ක්‍රි.පෙබරවාරි මස 9 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that on Saturday, March 20, and Thursday, March 25, 1897, at 12 o'clock noon, the Arrack Farms of the Batticaloa and Trincomalee Districts, respectively, from July 1, 1897, to June 30, 1898, will be exposed for sale by public auction at the Batticaloa Kachcheri.

The highest bidder will be required to deposit at once one-tenth of the purchase amount in cash; and should the bid be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole amount, or cash to the amount of one-third within thirty days of the date of receipt by him of the notification of such acceptance.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving opinion on the title deeds of properties tendered by him as security and for examining and settling the security bonds, and also the expenses of appraising properties and of registering the security bond.

All title deeds of lands tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the land to which they relate is unencumbered.

This certificate must be obtained at the cost of the party offering the security.

Further conditions will be read and explained on the day of sale.

W. A. G. HOOD,
for Government Agent.

Batticaloa Kachcheri,
February 6, 1897.

1897 ம் ஆண்டு ஆடிமாதம் 1 ன் தேதி தொடங்கி 1898 ம் ஆண்டு ஆனிமாதம் 30 ன் தேதி வரைக்குமுள்ள மட்டுக்களப்புநாட்டின் கள்ளஞ்சாராயக் குத்தகைகள் வருகிற பங்குனிமாதம் 20 ன் திகதியாகிய சனிக்கிழமை முற்பகல் 12 மணியளவிலும் திருக்கோணமலை நாட்டின் கள்ளஞ்சாராயக் குத்தகைகள் வருகிற பங்குனிமாதம் 25 ன் திகதியாகிய வியாளக்கிழமை முற்பகல் 12 மணியளவிலும் மட்டுக்கழப்பு கச்சேரியில் பிரசித்த ஏலத்தில் கூறி விற்றப்படும் என்று இத்தால் சகலருக்கும் அறிவிக்கப்படுகிறது.

உயர்ந்த கேள்விக்காரன் கொள்வனவுத்தொகையிற் பத்திலொரு பங்கை உடனே காசாகக் கட்டவேண்டும். அவரின் கேள்வி அதியுத்தம தேசாதிபதியவர்களால் ஏற்றுக்கொள்ளப்பட்டதென்று குத்தகைக்காரனுக்கு அறிவிக்கப்பட்டநாட் தொடக்கம் முப்பது நாளைக்குள் அவர் முழுத்தொகைப்பணத்தின் சரியரவாசிக்கு ஏற்கப்பட்ட தக்க பிணைகட்டவேண்டியது. காசாகக்கட்டுகில் மூன்றில் ஒருபங்கு கட்டவேண்டும்.

அவர் பிணையாகக்கட்டும் ஆதனங்களின் உறுதிகளை அரசாட்சியின் தரணி பார்வையிட்டு இறப்பொடுத்துப் பண்ணுவதற்கும் பிணைச்சீட்டு உறுதியைப் பார்வையிட்டு முடிவுபண்ணுவதற்குமுண்டான செலவுகளையும், அவ்வாதனங்களை மதிப்பதற்கும் பிணைச்சீட்டு உறுதியைப் பதிப்பதற்குமுண்டான செலவுகளையும் குத்தகைகாரன் தானே கட்டவேண்டும்.

பிணையாகக்கட்டும் எல்லாக் காணிஉறுதிகளும் யா தொரு சிக்கில்லைபென்பதாய்க் காணிபதிவுபண்ணும் நெய்விழைநரால் ஏழுதப்பட்ட ஒரு அத்தாட்சிப் பத்திரத்தடன் வரவேண்டும்.

பிணைகட்டும்ஆளே யிந்த அத்தாட்சிப்பத்திரத்தின் செலவைக்கொடுக்கவேண்டும்.

விற்பனவன்று மேலதிகமான கொந்தீசுகள் வரசிக்கப்படும.

டவ்ளியு. ஏ. ஜீ. ஊட்,
அரசாட்சியின் ஏசன்றுக்காக.

மட்டக்கழப்புக் கச்சேரியில்,
1897 ம் ஆடி மாசிமாதம் 6 ன் தேதி.

NOTICE is hereby given that on Monday, February 22, 1897, will be put up for re-sale at the Kurunegala Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the North-Western Province from March 1 to December 31, 1897.

The purchasers at the re-sale will be required to deposit in cash one-tenth of the purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Description of Rent.

- Bridge Toll.—Deduru-oya, on Dambulla road.
- Road Toll.—Polgahawela.
- Road Toll.—Mallawapitiya, on Kandy road.

ÆLIAN A. KING,
Government Agent

Kurunegala Kachcheri,
February 8, 1897.

විෂී 1897 ක්වු මාර්තු මස 1 වෙනි දින පටන් වෂී 1897 ක්වු දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන වසම් දිසාවේ කුරුනෑගල දිස්ත්‍රික්කේ පාලම්වල සහ පාරේ රේන්ද පලමු ගැනුම් කාරයින්ගේ අලාහතට මෙම මස 22 වෙනි සදද කුරු නෑගල කවිවේරියේදී ප්‍රසිධි වෙන්දේසියේ විකුනනව මෙයින් දැනුම්දන්වා ඇත.

ඉල්ලුම්කාරයෝ විසින් ගන්නට යෙදන මුදලේ වටිනා ගනනින් දහයෙන් පංශුවක් විකුනුම් දවසේදීම කාසියෙන් බිඳින්නට හිතාය.

විකුනීමේ තවත් වැඩිපුර කොන්දේසි විකුනුම කරන දවසේදී කියවා තෝරාමිකර දෙනවා ඇත.

1. දමුල්ලේ පාරේ කියෙන දුදුරුවගේ පාලමේ රේන්දපලද.
2. පොල්ගඟවෙල කියෙන පාරේ රේන්දපලද.
3. නුවරපාරේ මල්ලවපිටියේ කියෙන පාරේ රේන්ද පලත්ය.

එලිය. එ. කිහි,
ආණ්ඩුවේ ඒජන්තරන්දාන්යේ.

වෂී 1897 ක්වු පෙබරවාරි මස 8 වෙනි දින කුරුනෑගල කවිවේරියේදී.

NOTICE is hereby given that the Arrack Farm of the Province of Uva, from July 1, 1897, to June 30, 1898, will be put up for sale by public auction, at the Badulla Kachcheri, on Saturday, February 27, 1897, at 12 noon.

The highest bidder will be required to deposit one-tenth of his bid in cash on the day of sale, which sum will be forfeited if he does not, within thirty days from the date when His Excellency the Governor's approval of his offer is communicated to him, deposit cash security equal to one-fourth of the purchase amount.

The arrack farm consists of the following taverns:—

- | | |
|----------------|-------------------------------|
| 1. Badulla | 9. Marangahawela |
| 2. Haldummulla | 10. Dikwella |
| 3. Lunugala | 11. Verallapatana |
| 4. Palugama | 12. Muppana |
| 5. Haputale | 13. Bandarawela |
| 6. Koslanda | 14. Ballaketuwa (Ravens-wood) |
| 7. Wellawaya | |
| 8. Passara | |

F. BOWES,
for C. A. MURRAY,
Government Agent.

The Kachcheri,
Badulla, January 20, 1897.

විෂී 1897 ක්වු ජූලි මස 1 දින පටන් 1898 ක්වු ජූනි මස 31 දින දක්වා ලැවදිසාවේ අරක්කු රේන්දය 1897 ක්වු පෙබරවාරි මස 27 වෙනි දිනවූ සෙනසුරුදු පස්වරු 12 කවිසමට බදුළු කවිවේරියේදී ප්‍රසිධි වෙන් දේසියේ විකුනීමට තබනවා ඇත.

විකුනීමේ මුදලෙන් 1/10 කොටසක් මුදලෙන් වහාම ගෙවන හැටියට වැඩි ඉල්ලුම්කාරයාගෙන් හිතාකර ගනවා ඇත.

ඉල්ලීම ආණ්ඩුකාර උතුමානන්වගන්යේ විසින් ඒන්තුගන්ට යෙදී ඒබව දැනුම්දන් 30 දවසක් තුල විකුනීමේ මුල් මුදලෙන් 1/4 කොටසක් මුදලෙන් ඇප නොතිබිබොත් ප්‍රථම බැන්ද 1/10 කොටස රජයන්තක වෙනවා ඇත.

වැඩිපුර පොරොන්දු විකුනන දිනේදී කියවනවා සහ තෝරාමිකර දෙනවා ඇත.

අරක්ක රේන්දයට මෙහි පහත සඳහන් තැබැරුම් ඇතුළත් කරණු ලැබේ. ඒනම් :—

- | | |
|------------------|---------------------------------|
| 1. බදුල්ල. | 8. පස්සර. |
| 2. හල්දුම්මුල්ල. | 9. මරන්ගහවෙල. |
| 3. එනුගල. | 10. දික්වැල්ල. |
| 4. පාචගම. | 11. වැරැල්ලපහන. |
| 5. හපුතලේ. | 12. මුල්පනේ. |
| 6. කොස්ලන්ද. | 13. බන්ඩාරවෙල. |
| 7. වැල්ලවාස. | 14. බල්ලාකෙටුව
(රේවන්ස්වුඩ්) |

ඇප. බෝස්,
සී. ඒ. මරේ, ආණ්ඩුවේ ඒජන්ත වෙනුවට.

වර්ෂ 1897 ක්වු ජනවාරි මස 20 වෙනි දින බදුළු කවිචේරියේදීය.

NOTICE is hereby given that the following Arrack Rents of the Province of Sabaragamuwa from July 1, 1897, to June 30, 1898, will be exposed for sale by public auction at the Ratnapura Kacheheri on Tuesday, March 23, 1897, at 1 o'clock p.m., upon the conditions specified below. The notice of January 29, is cancelled:—

Description of Rents to be sold.

1. Sabaragamuwa.
2. Three Korales and Lower Bulatgama.
3. Four Korales.

Conditions of Sale.

These rents may be sold separately or in one lot to suit the convenience of the purchasers.

Ten per cent. of the amount bid must be deposited in cash, and no title deeds will be accepted for it.

The one-tenth will be forfeited if the necessary securities are not completed within thirty days from the day of sale.

No title deeds will be accepted as security without a letter signed by the owner, stating his willingness to hypothecate the same as security.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. The certificate must be obtained at the cost of the party offering security.

After the completion of the securities the 10 per cent. deposit referred to shall remain with the Government Agent, and shall be taken and applied in part payment of the last instalment and in part of the eleventh instalment, so far as the said 10 per cent. deposit extends.

Licenses to sell arrack wholesale from the storehouses will be subject to a stamp duty of Rs. 100 each as required by the Ordinance.

Further conditions will be read and explained on the day of sale.

H. L. MOYSEY,
Government Agent.

Government Agent's Office,
Ratnapura, February 8, 1897.

වර්ෂ 1897 ක්වු ජූලි මස 1 වෙනි දින පටන් වර්ෂ 1898 ක්වු ජූනි මස 30 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වන සපරගමු දිසාවේ අරක්ක රේන්ද පහත දක්වන කොන්දේසිවලට එකඟව වර්ෂ 1897 ක්වු මාර්තු මස 23 වෙනි අඟහරුවාද පස්වැරු එකට රත්නපුරේ කවිචේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසිකර විකුනනට යෙදෙනවා ඇත.

ජනවාරි 29 වෙනි දින දැනමේ නොතිසිය මෙයින් අවලංගු කලා ඇත.

විකිනීමට තිබෙන රේන්දනම්.

1. සබරගමුවද.
2. කෝරලපහන සහ පානබුලන්ගමද.
3. හතරකෝරලේද.

විකිනීමේ කොන්දේසි.

මෙම රේන්ද එක එක වෙන් වෙන් වශයෙන් හෝ එකට සමබන්ධකර හෝ ගැනුම්කාරයින්ගේ පහසුවලෙස විකුණනට යෙදෙනවා ඇත.

ලේලාගන්තාරාද ගණනෙන් සිද්ධ දහස බැඟින් ගණනක් මුදලෙන් බැඳුණවට බනාවක් ඇර ඊට ඔප්පු ආදිය භාරගනට නොයෙදේ.

විකුණුපු දවසේ පටන් තිස්දවසක් ඇතුළතදී ඔහු කරණ ඇප සම්පූර්ණකර දෙවට නොයෙදුනේ විනම් එකී දහසෙන් එක දඩ්ට වෙනුව අල්ලාගනට යෙදෙනවා ඇත.

ඇපට තබනවට යෙදෙන ඔප්පුවල සඳහන්වන ඉඩම් අයිතිකාරයා විසින් එසේ ඒවා ඇපට බැඳීමට කැමති බව ලියා ඔහු විසින් අත්සන්කර දෙනලද ලී මක් නැතුව එම ඔප්පු බාරගනට නොයෙදේ.

ඇපට දෙනලද සියළුම ඔප්පුවල සඳහන්වන ඉඩම් අත්තිසි ලකසකට ඇපකට බැඳීමට හැරියට ගම් බිම් ලියා සටහන්කරණ රෙජිස්ටාර්නැතගෙන් සහතික පත්‍රයක් ඒ ඔප්පු සමග එවනට ඔහුය. එම සහතික පත්‍රය ඇප දෙන නැතැත්තාගේ විසදමෙන් ලබාගනට ඔහුය.

ඇප සම්පූර්ණකර දුන්තාසින් පසු ඉහතකී බැඳුණු තබනලද දහසෙන් එක එසේ බැඳුණිබෙතාකාර ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ වෙත තිබෙන්නට ඔහුවක් ඇර එහි ප්‍රමාණලෙස වාරගනගේ ගෙවනට ඔහු මුදලෙන් අත්තිම වාරයේ ගෙවනට ඔහු මුදල හැරියට සහ වැඩිපුර තිබුනොත් එකොලොස්වෙනි වාරයේ ගෙවනට ඔහු මුදලෙන් කොටසක් හැරියටත් ගනට යෙදේ.

ඉස්වෙරුවෙන් අරක්ක නොබෙදා (whole sale) විකිනීමට රෙගුලාසියේ ඔහුකර තිබෙන ප්‍රකාර බලකඩදසියකට රුපියල් සියසක මුද්දර තබා බලකඩදසි ලබාගනට ඔහුය.

වැඩිදුර කොන්දේසි විකුනන දවසේදී කියවා තේරුම්කර දෙනුලැබේ.

එම්. ඇල්. මොයිසි,
ඒජන්තලන්තාන්සේ.

වර්ෂ 1897 ක්වු පෙබරවාරි මස 8 වෙනි දින රත්නපුරේ කවිචේරියේදීය.

IT is hereby declared that the village Miwewa, in the Kiralowa korale of the Kalagampalata, in the North-Central Province—bounded on the east by Urudiggala; south by Ganwerala; west by road; north by Gaweralala—is an infected area under the provisions of section 3 of Ordinance No. 9 of 1891.

Anuradhapura Kacheheri,
February 6, 1897.

W. H. B. CARBERY,
for Government Agent.